



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :
කථානායකතුමාගේ සහතික

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

වැන්දඹු පුරුෂ සහ අනන්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත :
පළමුවන වර සියවන ලදී

කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
කල් තැබීමේ යෝජනාව



දැරි ලක්මිතිරි

(විකෘත)

විකෘත වූ

(විකෘත වූ)

ලියවිලි කළ කෘතිය

විකෘත කළ (විකෘත) වූ ලියවිලි කළ කෘතිය

20 වන සියවසේ කෘතිය

විකෘත කළ කෘතිය (විකෘත) වූ ලියවිලි කළ කෘතිය

විකෘත කළ කෘතිය

විකෘත

විකෘත කළ කෘතිය

විකෘත කළ කෘතිය

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்பு :

சபாநாயகரின் சான்றிதழ்கள்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

விதூரர்கள், அனாதைகள் ஒய்லூதியம் (திருத்தம்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

கமத்தொழில் அபிவிருத்தி அதிகார சபை : ஆண்டறிக்கை

ஒத்திவைப்புப் பிரேரணை

Volume 34
No. 11

Thursday
11th April 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT :

Speaker's Certificates

ORAL ANSWERS TO QUESTIONS

WIDOWERS' AND ORPHANS' PENSION (AMENDMENT)

BILL :

Read the First time

2 - A 083229 - 2,750 (85/04)

AGRICULTURAL DEVELOPMENT AUTHORITY : ANNUAL
REPORT

ADJOURNMENT MOTION

PARLIAMENTARY DEBATES

(1981)

1981

(1981)

1981

1981

1981

1981

PARLIAMENTARY DEBATES

(1981)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

AGRICULTURAL DEVELOPMENT AUTHORITY BILL

ADJOURNMENT MOTION

WIDOWERS' AND ORPHANS' PENSION (AMENDMENT) BILL

ANNOUNCEMENT
Speaker's Conference
ORAL ANSWERS TO QUESTIONS
Read the First time
C. A. 00130-2 (10/12/04)

පාර්ලිමේන්තුව

பாராளுமன்றம்

PARLIAMENT

1985 අප්‍රේල් 11 වන බ්‍රහස්පතින්ද

வியாழக்கிழமை, 11 ஏப்ரல் 1985

Thursday, 11th April 1985

ශ්‍රී. කා. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. කථනායකතුමා [ජ. එල්. සේනානායක මහතා] මුලාසනාදායී විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. ஈ. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

කථනායකතුමාගේ සහතික

சபாநாயகரின் சான்றிதழ்கள்

SPEAKER'S CERTIFICATES

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bills on 10th April, 1985 :

Sri Lanka Federation of University Women (Incorporation).

Mawanella Eksath Bauddha Samitiya (Incorporation).

Divitura Uttara Pabbatharama Vihara Sanwardena Mandalaya (Incorporation).

Regional Rural Development Banks.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම

சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்

PAPERS PRESENTED

(1) Supplementary Estimate No. 1 of 1985.

(2) Annual Report and Accounts of the G.O.B.U. of Essential Oils (Ceylon) Ltd. for 1983.

(3) Annual Report and Statement of Accounts of the Sri Lanka State Trading (Consolidated Exports) Corporation for 1982.-[Mr. M. Vincent Perera, on behalf of the Minister of Trade and Shipping]

Annual Report of the Sri Lanka Institute of Co-operative Management for 1983.-[Mr. Gamini Jayasuriya]

Annual Report of the Ceylon Leather Products Corporation for 1982.-[Mr. M. Vincent Perera, on behalf of the Minister of Industries and Scientific Affairs].

සහමේසය මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.

சபாபீடத்தில் இருக்க கட்டளையிடப்பட்டது.

Ordered to lie upon the Table.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Hon. Member for Horana-[Pause]. Not here.

Hon. Member for Dompe-[Pause]. Not here.

Hon. Member for Agalawatta-[Pause]. Not here.

Hon. Member for Panadura-[Pause]. Not here.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)

(திரு. எஸ். டி. பண்டாரநாயக்க - கம்பஹ)

(Mr. S. D. Bandaranayake-Gampaha)

I present a petition from Mr. S. Sri Bhaskaran of Mallakam Rural Development Society, Mallakam, dated 14.03.85.

ஒரீசீலன் கரண லுடி பௌசம மெசன பௌசமீ காரக கமலிவ் புவீசீய ஸ்தலயமி தியேவ் கரண லுடி.

சமர்ப்பிக்கப்பட்ட மனுவைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.

Petition ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

මහ කොළඹ ආර්ථික කොමිසම

பாரிய கொழும்புப் பொருளாதார ஆணைக்குழு

GREATER COLOMBO ECONOMIC COMMISSION

50/85

1. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)

(திரு. லக்ஷமன் ஜயக்கொடி - அத்தனகல்ல)

(Mr. Lakshman Jayakody-Attanagalla)

අග්‍රාමාත්‍ය සහ පළාත් පාලන, තිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාන්ත කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) මහ කොළඹ ආර්ථික කොමිසම ආරම්භ කළ දින සිට 1984 ජූලි මස 31 දින දක්වා වූ කාලය තුළදී එහි කටයුතු කළ අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ ලිපිනයන් ද මවුත්ගේ සුදුසුකම් ද එතුමා සඳහන් කරනවාද ?
(ආ) එදින දක්වා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ව්‍යාපාර සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් ද ව්‍යාපාරයේ ස්වභාවය ද එතුමා සඳහන් කරනවාද ?
(ඇ) එකී වකවානුව තුළදී අනුමත කරන ලද දේශීය හා විදේශීය ව්‍යාපාරයන්හි නම් සහ ලිපිනයන් ද ස්වභාවය ද එම ව්‍යාපාර ආරම්භ කිරීමට ඉල්ලුම් කරන ලද ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන්ද එතුමා සඳහන් කරනවාද ?
(ඈ) ආරම්භ කරන ලද ව්‍යාපාර සඳහා දේශීය හා විදේශීය වශයෙන් යොදවා ගන්නා ලද මුදල් ප්‍රමාණය වෙත වෙනම එතුමා සඳහන් කරනවාද ?
(ඉ) එසේ නොවේ නම් ඒ මන්ද ?

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும், பெருவீதிகள் அமைச்சரும், அவசரகால சிவில் நிர்வாக அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) பாரிய கொழும்பு பொருளாதார ஆணைக்குழு ஆரம்பிக்கப்பட்ட தேதியிலிருந்து 1984 ஜூலை 31 ஆம் தேதி வரையிலான காலப்பகுதிக்குள் இதில் கடமையாற்றிய பணிப்பாளர்களின் பெயர் முகவரிகளையும், இவர்களது தகவல்களையும் அவர் குறிப்பிடுவாரா ?

[பதிலளிக்கும் உபநாயகர்]

- (ஆ) குறிப்பிட்ட இத்தினம்வரை, பணிப்பாளர் சபையிடம் தொழில் முயற்சிகளுக்காக விண்ணப்பித்தவர்களின் பெயர் முகவரிகளையும், தொழில் முயற்சிகளின் தன்மைகளையும் அவர் குறிப்பிடுவாரா ?
- (இ) இக்காலப்பகுதியில் அங்கீகரிக்கப்பட்ட உள்நாட்டு, வெளிநாட்டுத் தொழில் முயற்சிகளின் பெயர் முகவரிகளையும், இவைகளின் தன்மைகளையும், இவைகளை ஆரம்பிப்பதற்கு விண்ணப்பங்கள் சமர்ப்பித்த விண்ணப்பதாரிகளின் பெயர் முகவரிகளையும் அவர் குறிப்பிடுவாரா ?
- (ஈ) ஆரம்பிக்கப்பட்ட தொழில் முயற்சிகளுக்காக உள்நாட்டிலிருந்தும் வெளிநாடுகளிலிருந்தும் முதலீடு செய்யப்பட்ட பணம் எவ்வளவுவென்பதை வெவ்வேறுக அவர் குறிப்பிடுவாரா ?
- (உ) இன்றேல், ஏன் ?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration :

- (a) Will he state the names addresses and qualifications of the directors who served as the Greater Colombo Economic Commission from the date of its inception up to 31st July 1984 ?
- (b) Will he state the names and addresses of the applicants and the type of business applied for in applications made to the directors up to that date ?
- (c) Will he state the names and addresses of the local and foreign businesses and the type of businesses approved during the said period and the names and addresses of the applicants who applied to start those businesses ?
- (d) Will he state the amount of local and foreign currency invested in respect of each business started ?
- (e) If not, why ?

பதிலளிக்கும் உபநாயகர் (பாடல்களின் கையாளுபவரின்) கையாளுபவரின்

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவலர்கள், வினாயாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Prime Minister, and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration.

- (a) Yes. A list giving this information is attached.*
- (b) No.
- (c) No.
- (d) The total investments in GCEC projects in operation as at 31st July 1984 are as follows :
- | | |
|---------|---------------------|
| Foreign | Rs. 5,658.7 million |
| Local | Rs. 455.4 million |

- (e) The publication of information pertaining to questions (b) and (c) above will not be in the public interest.

* கணக்கியல் தலைவரின் பதிலளிப்பில் :

சமர்ப்பிக்கப்பட்ட திட்ட வரலாறு :

The list tabled is as follows :

(ANNEXURE I)

NAMES, ADDRESSES AND QUALIFICATIONS OF THE DIRECTORS WHO SERVED AT THE GREATER COLOMBO ECONOMIC COMMISSION FROM INCEPTION UP TO 31st JULY, 1984

1. Mr. Upali Wijewardene
38, Thurstan Road, Colombo 3
M.A. (Cantab.)
Former Chairman, Upali Group of Companies
2. Mr. E. P. Paul Perera
71, Ward Place, Colombo 7
B.A. (Hons.) Ceylon ; Attorney-at-Law
3. Dr. Seevali Ratwatte
12, Shady Grove Avenue, Colombo 8
M.B.B.S. (Ceylon)
Former Director-General, Export Promotion Secretariat
4. Mr. A. I. Macan Markar
147, Dharmapala Mawatha, Colombo 7
M.A. (Cantab.)
Chartered Accountant
5. Mr. A. Y. S. Gnanam
31, Collingwood Place, Colombo 6
Company Director and Chairman
St. Anthony's Group of Companies
6. Mr. Rajendra Coomaraswamy
71/1, C.W.W. Kannangara Mawatha, Colombo 7
B.A. (London)
Ceylon Civil Service (1938-1961)
Former Asst. Administrator and Regional Director for Asia and Pacific-UNDP
Former Advisor to H.E. the President of Sri Lanka on International Economic Co-operation
7. Mr. N. Wimalasena
3, Greenlands Avenue, Colombo 5
Attorney-at-Law
Member of Parliament in 1960 and 1965-1977
Deputy Minister of Finance (1965-1970)
Governor for Sri Lanka in the Asian Development Bank (1965-1970)
High Commissioner for Sri Lanka in the United Kingdom (1977-end 1980)
8. Mr. S. M. L. Marikkar
11/3, Gooneratne Place, Colombo 3
B.A. (Ceylon) ; L.L.B. ; Master of Public Administration
SLAS-Additional Secretary to H.E. the President
9. Mr. Tilak Samarasekera
29, Torrington Avenue, Colombo 7
M.Sc. (Econ.), University of Reading/U.K.
Served the Commonwealth Secretariat and the Food and Agricultural Organisation of the United Nations

- 10. Mr. R. Paskaralingam
70/2, Ward Place, Colombo 7
B.A. (Ceylon)
SLAS – Secretary – Ministry of Local Government, Housing and Construction
Chairman – Urban Development Authority
- 11. Dr. Darin Gunasekera
81/1A, Issipathana Mawatha, Colombo 5
B.A. (Econ.) Hons., University of Victoria, Canada
M.A.; M.Phil; PhD (Financial Economics), University of Yale/
U.S.A.
Served as Secretary-General – Colombo Stock Exchange
Secretary – Stock Brokers Association
- 12. Mr. J. A. R. Felix
59, Sri Saranankara Road, Dehiwela
B.Sc (Hons.) Ceylon
Former Commissioner-General of Inland Revenue

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

This is a question pertaining to the GCEC and its activities. What is wrong in giving this information? When this information is given out it will be another scandal. That is the fear you are having. Everything is covered by saying that the publication of the information will not be in the public interest. After the SEP inquiry there will be the hydro-cracker inquiry which will come up.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති. ල. ඩබ්. ඩබ්. ඩබ්. පෙරේරා)
(Mr. M. Vincent Perera)

Very good.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

After that it will be about petroleum and also about Air Lanka.

මහින්ද විද්‍යාලය, ගාල්ල : ඩී. එච්. පී. අබේවර්ධන මහතා පරිත්‍යාග කළ ඉඩම
මහින්ද විද්‍යාලය, කාණි : කාලන්තොසේන ති. ල. ඩබ්. ඩබ්. ඩබ්. පී.
අප්‍රේල් 11, 1985

MAHINDA COLLEGE, GALLE : LAND GIFTED BY
THE LATE MR. D. H. P. ABHAYAWARDENA

55/85

2. අමරසිරි දොඩන්ගොඩ මහතා (බද්දේගම)
(ති. ල. අමරසිරි දොඩන්ගොඩ — බද්දේගම)
(Mr. Amarasiri Dodangoda Baddegama)

යොවන කටයුතු හා රැකියා ඇමතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයාගෙන්
ඇසූ ප්‍රශ්නය :

- (අ) (i) ගාල්ලේ පදිංචිව සිටින කුසිනිය ඩී. එච්. පී. අබේවර්ධන මහතා විසින්, මාතර දිසාවේ අකුරුසේ මැතිවරණ කොට්ඨාශයේ විල්පිට, කුණෙහිර පිහිටි අක්කර 85 ක් පමණ වන ඉඩමක්, ගාල්ලේ මහින්ද විද්‍යාලයට 1945 වර්ෂයේදී පරිත්‍යාග කළ බවත්,
- (ii) මහින්ද විද්‍යාලය රජයට පවරාගත් පසු, එම ඉඩම ද රජයේ අයිතියට පැවරුණු බවත්,

එකමා දන්නවාද ?

- (ආ) රජයේ අයිතියට පැවරුණු එම ඉඩමේ තම සහ විශාලත්වය එකමා සඳහන් කරන්නේද ?
- (ඇ) එම ඉඩම රජයේ අයිතියට පැවරුණු දින සිට එහි පදිංචිව සිටි අයගේ නම්, ලිපිනයන් සහ තරාතිරම එකමා සඳහන් කරන්නේද ?
- (ඈ) (i) එම ඉඩමේ එල්ලව එහි පදිංචිකරුවන් බලහත්කාරයෙන් හුන්කි විදිමින්, වටිනා දෑ වර්ග කපා විකුණාගෙන ඇති බවත්,
- (ii) මේ නිසා රජයට ලැබිය යුතු රුපියල් ලක්ෂ ගණනක ආදායමක් කොළඹ ඇති බවත්, එකමා දන්නවාද ?
- (ඉ) රජය සතු මෙම ඉඩමේ දේපල බලහත්කාරයෙන් විකුණා ගෙන ඇති අයට විරුද්ධව කටයුතු කිරීමට එකමා පියවර ගන්නේද ?
- (ඊ) කොළඹේ නම් ඒ මන්ද ?

இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) (i) காவியில் குடியிருந்து இறந்துபோன திரு. டி. எச். பி. அபயவர்த்தன என்பவர் மாத்தறை மாவட்டத்திலுள்ள அக்குரஸ்ஸ தேர்தல் தொகுதியில் வில்பிட்ட கிழக்கிலமைந்த 85 ஏக்கர் வரையிலான காணியைக் காலி மகிந்த வித்தியாலயத்திற்கு 1945 ஆம் ஆண்டு அன்பளிப்புச் செய்ததையும் ;
- (ii) மகிந்த வித்தியாலயத்தை அரசாங்கம் கையேற்றப்பின் குறித்த காணியும் அரசாங்கத்திற்கு உரித்தானதையும் ;

அவர் அறிவாரா ?

- (ஆ) அரசாங்கத்திற்கு உரித்தாகக் கையளிக்கப்பெற்ற குறித்த காணியின் பெயரையும் பரப்பளவையும் அவர் கூறுவாரா ?
- (இ) குறித்த காணியின் உரித்தை அரசு கையேற்ற திகதியிலிருந்து இக்காணியில் குடியிருந்தவர்களின் பெயர், முகவரி, தகைமை ஆகியவற்றைக் கூறுவாரா ?
- (ஈ) (i) இக்காணியில் குடியிருப்பவர்கள் காணியிலுள்ள பிரயோசனங்களை பலாத்காரமாக அனுபவித்துக்கொண்டு தென்னையையும் பெறுமதியான மரங்களையும் வெட்டி விற்பனை செய்துள்ளாரென்பதையும் ;
- (ii) இதன் காரணமாக அரசாங்கத்திற்குக் கிடைக்கவேண்டிய இலட்சக்கணக்கான ரூபா வருமானம் கிடைக்கவில்லையென்பதையும் ;

அவர் அறிவாரா ?

- (உ) அரசுக்குச் சொந்தமான இக்காணியிலுள்ள சொத்துக்களை பலாத்காரமாக விற்பனை செய்துள்ளவர்களுக்கு எதிராக நடவடிக்கை எடுப்பாரா ?
- (ஊ) இன்றேல், ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Is he aware—
 - (i) that the late Mr. D. H. P. Abhayawardena of Galle had gifted a land situated in Wilpita East in the Akuressa Electorate in the Matara District to Mahinda College Galle in 1945 ; and
 - (ii) that after Mahinda College was taken over by the Government the land too was vested in the Government ?
- (b) Will he state the name and the extent of this land that was vested in the Government ?
- (c) Will he state the names, addresses and status of those who occupied the land from the time the land was vested in the Government ?

[අමරසිරි දෙවත්තොඩ මහතා]

(d) Is he aware—

- (i) that the occupants of this land have forcibly enjoyed the fruits of the land and felled and sold valuable timber ; and
- (ii) that as a result the Government has lost revenue amounting to several lakhs of rupees ?

(e) Will he take steps to institute action against those who have forcibly sold property on the above government premises ?

(f) If not why ?

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)

(නි. කාමිණී අத்துකෝරල — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorale Deputy Minister of Youth Affairs & Employment)

(අ) (i) ඔවුන්ගේ නිවෙස් අනුව මෙම ඉඩමේ ප්‍රමාණය අක්කර 48 ක් පමණ වේ.

(ii) ඔවුන් එසේ වුවත් මෙම පාසැල 1962 වර්ෂයේ දී රජයට පවරා ගෙන ඇතත්, අදාළ ඉඩම රජයට පවරා ගෙන ඇත්තේ 1968 ජූලි මාසයේ 01 වැනි දිනටය.

(ආ) මෙම ඉඩමේ නම " කුරුදු වත්ත " වන අතර එහි විශාලත්වය අක්කර 48 ක් පමණ වේ.

(ඇ) පියදාස පණ්ඩිතරත්න—කුරුදුවත්ත, විල්පිට, අකුරුස්ස.

පී. ජී. පියදාස—කුරුදුවත්ත, විල්පිට, අකුරුස්ස.

එල්.එල්.පියදාස—කුරුදුවත්ත, විල්පිට, අකුරුස්ස.

වයි.ජී. සහාය—කුරුදුවත්ත, විල්පිට, අකුරුස්ස.

වයි. ජී. කර්ලිකානම්—කුරුදුවත්ත, විල්පිට, අකුරුස්ස.

(ඈ) (i) සහ (ii) මෙම ඉඩමේ පදිංචිකරුවන් විසින් එහි නිකුත් රබර් ගස් කිහිපයක් කපා විකුණා ඇති බව වාර්තා වී ඇත. මෙවැනි හානි සිදුකිරීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ගාල්ල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අකුරුස්ස පොලීස් ස්ථානධිපතිට දන්වා ඇත.

(ඉ) ඔවුන්ට පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එසේ කරනු ඇත.

(ඊ) වැන නොවේ.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Question No. 3.

එස්. එස්. අබේසුන්දර මහතා (නියෝජ්‍ය කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(නි. ආ. ආ. ආ. — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சிப் பிரதி அமைச்சர்)

Mr. S. S. Abeysondera Deputy Minister of Agricultural Development & Research)

I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී. வினாளை மறுபெரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது. Question ordered to stand down.

ඩී. ජී. ඩැනී මහතා : සේවා ස්ථිරත්වය

நிரு. ம. ஜி. டனி : நிரந்தரசேவை

MR. D. G. DANNIE ; PERMANANCY

58/85

4. අවාසි බිඹලිවී. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)

(Dr. W. Dahanayake-Galle)

අභ්‍යාමාන සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාලය කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහරජ පරිපාලන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1964 සිට ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ මුරකරුවකුට සිටි ඩී. ජී. ඩැනී මහතා 1976 දී ස්ථිරත්වය සඳහා හිමිකම් ලැබූ බැව් එතුමා දක්වන්නේද ?

(ආ) ඔහු ස්ථිරත්වය දීමට දිගටම ඉල්ලා ඇතත් 1976 දී හෝ 1976 ත් පසු වර්ෂයකදී හෝ ඔහු ස්ථිර නොකරන ලද්දේ මන්ද ?

பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் பெருவீதிகள் அமைச்சரும், அவசரகால சிவில் நிர்வாக அமைச்சருமானவரைக கேட்ட வினா :

(அ) தேசிய வீடமைப்புத் திணைக்களத்தில் 1964 முதல் காவலாளியாயிருந்த நிரு. டி. ஜி. டனி என்பவர் 1976 இல் நிரந்தரமாக்கப்படுவதற்கு உரித்துடையவரானார் என்பதை அவர் அறிவாரா ?

(ஆ) இவர் தம்மை நிரந்தரமாக்குமாறு தொடர்ந்து கோரி வந்துள்ளபோதிலும் 1976 ஆம் ஆண்டிலோ அதன் பின்னரோ இவர் ஏன் நிரந்தரமாக்கப்படவில்லை ?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administrations :

(a) Is he aware that Mr. D. G. Dannie, watcher in the Department of National Housing from 1964, became entitled to permanency in 1976 ?

(b) Why has he not been made permanent in 1976 or in any year after 1976, when he had kept on making his request for permanency ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(நிரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration.

(a) No.

(b) Because he was not qualified in terms of the provisions in the Establishments Code for the grant of such status.

අවාසි බිඹලිවී. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

Is the Hon. Minister aware that this man has worked for nearly 20 years ? And why was he not made permanent ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති.රු. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Because he is not qualified in terms of the provisions in the Establishments Code for the grant of such status.

බබ්ලි. ඒ. හේමාවති මහත්මිය : වැන්දඹු විශ්‍රාම වැටුප
ති.රු.මති ධර්මසේන : விதவை ஓய்வூதியம்
MRS. W. A. HEMAWATHIE : WIDOWS' PENSION

59/85

5. අවංක බබ්ලි. දහනායක මහතා
(කලානිති ධර්මසේන, තනතුරායක)
(Dr. W. Dahanayake)

අශ්‍රමාන්‍ය සහ පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම් දැමීමකුලා සහ මහාමාරග කටයුතු පිළිබඳ දැමීමකුලා සහ හදිසි අවස්ථා මහරන පරිපාලන දැමීමකුලාගෙන් දැනු ප්‍රශ්නය :

- (අ) 1964 සිට ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ මුකරුවකුට සිටි ඒ. ඒ. වැනි මහතා 1980 දී මිය ගිය නමුත් තාකියාදෙකියේ චෙලියුමුරේ "රුපා විලා" හි පදිංචි ඔහුගේ වැන්දඹුට වන බබ්ලි. ඒ. හේමාවති මහත්මියට වැන්දඹු විශ්‍රාම වැටුපක් හෝ කිසිම අර්ථසාධක මුදලක් නොගෙවන බැව් එතුමා දන්නේ ද ?
- (ආ) හේමාවති මහත්මියට සැලසිය හැකි සහනය කුමක්ද ?
- (ඇ) කො එස් නම්, ඒ මන්ද ?

පිරිමි අමාත්‍යවරයාගේ දේශපාලනික, වීදනාසාධක, නිර්මාණ අමාත්‍යවරයාගේ පෙරබිඳීම් අමාත්‍යවරයාගේ, අවසරකාර, සිවිල් නිර්වෘත්ත අමාත්‍යවරයාගේ වාර්තා කෙරෙහි විචාර :

- (අ) ජාතික වීදනාසාධක කමිටුවේ 1964 ඉහළ කාලයේදී පාලනය කළ කාර්යයන් පිළිබඳව, ඒ. ඒ. වැනි මහතා 1980 දී මිය ගිය නමුත් තාකියාදෙකියේ චෙලියුමුරේ "රුපා විලා" හි පදිංචි ඔහුගේ වැන්දඹුට වන බබ්ලි. ඒ. හේමාවති මහත්මියට වැන්දඹු විශ්‍රාම වැටුපක් හෝ කිසිම අර්ථසාධක මුදලක් නොගෙවන බැව් එතුමා දන්නේ ද ?
- (ආ) හේමාවති මහත්මියට සැලසිය හැකි සහනය කුමක්ද ?
- (ඇ) කො එස් නම්, ඒ මන්ද ?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration :

- (a) Is he aware that Mr. D. G. Dannie, watcher in the Department of National Housing from 1964, died in 1980, but his widow Mrs. W. A. Hemawathie of "Rupe Villa". Tellumbura, Nakiyadeniya, is not given a widows' pension nor any provident fund ?
- (b) What is the redress that can be given to Mrs. Hemawathie ?
- (c) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති.රු. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration.

(a) Yes.

(b) The Director, Pensions, has instructed the G.A., Galle, by his letter No. P.M. 23226G of 07.03.1985 to pay Mrs. W. A. Hemawathie a sum of Rs. 600 being the maximum gratuity payable taking into consideration the casual service of Mr. Danny.

(c) Does not arise in view of answer to (b) above.

ශ්‍රීමත් සේවා නිලධාරීන් : පළමු වන ශ්‍රේණියේ පත්වීම්
ගිරාමසේවක උද්ධාරණය : I ජ්‍යෙෂ්ඨ තරු නියෝජකයන්
GRAMA SEVA OFFICERS : GRADE I APPOINTMENTS

67/85

6. ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

- සේවයේ කටයුතු පිළිබඳ දැමීමකුලාගෙන් දැනු ප්‍රශ්නය :
- (අ) ශ්‍රීමත් සේවා නිලධාරීන් පළමු ශ්‍රේණියේ අත්කරගත කිරීමේ කේරම් මට්ටමේ සහ ප්‍රාදේශීය උප දිසාපති වරුන්ගේ ලකුණු ලේඛණය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මහලු ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසයේ 156 ශ්‍රීමත් සේවා නිලධාරීන්ට ප්‍රාචී දැක්වේ ලකුණු 77 වුවත් ඔහුට ශ්‍රේණියක් ප්‍රාචී දැනීමට එතුමා දන්නවාද ?
- (ආ) එම දිස්ත්‍රික්කය තුළ ලකුණු 77 ට වඩා ලබාගෙන ඇති ශ්‍රීමත් සේවා නිලධාරීන් 98 දෙනෙකුට පළමු ශ්‍රේණියේ පත්වීම් ප්‍රාචී තැනීමට එතුමා දන්නවාද ?
- (ඇ) එම නිලධාරීන්ට සාධාරණ පදනමක් යටතේ පළමුවෙන් ශ්‍රේණි පත්වීම් ලබා දීමට එතුමා කටයුතු කරන්නවාද ?
- (ඈ) එසේ නොවේ නම් ඒ මන්ද ?

- උද්ධාරණය : ඉහළ කාලයේදී පාලනය කළ කාර්යයන් පිළිබඳව, ඒ. ඒ. වැනි මහතා 1980 දී මිය ගිය නමුත් තාකියාදෙකියේ චෙලියුමුරේ "රුපා විලා" හි පදිංචි ඔහුගේ වැන්දඹුට වන බබ්ලි. ඒ. හේමාවති මහත්මියට වැන්දඹු විශ්‍රාම වැටුපක් හෝ කිසිම අර්ථසාධක මුදලක් නොගෙවන බැව් එතුමා දන්නේ ද ?
- (ආ) හේමාවති මහත්මියට සැලසිය හැකි සහනය කුමක්ද ?
- (ඇ) කො එස් නම්, ඒ මන්ද ?

- asked the Minister of Home Affairs :
- (a) Is he aware that though according to the marks list of the board of selection for the absorption of Grama Seva Officers to Grade I and the marks list of A.G.A.A., Grama Seva Officer No. 156 of the Negombo A.G.A. Division in the Gampaha District has obtained only 77 marks, he has been given a grade ?
- (b) Is he aware that 98 Grama Seva Officers in that district who had scored more than 77 marks had not got Grade I appointments ?
- (c) Will he take steps to grant these officers Grade I appointments on a reasonable basis ?
- (d) If not, why ?

கே. டி.வி. தேவநாயகம் (ஈடுதேடி கட்டுத்துறை அமைச்சர்)
(Mr. K. W. Devanayagam—Minister of Home Affairs)

(a) Yes, but the marks were not the sole criteria for selection.

(b) Does not arise in view of (a) above.

(c) Yes. This is being done.

(d) Does not arise.

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Will the Hon. Minister very kindly see that justice is done by giving a directive or order rather than making a request to the GAs?

கே. டி.வி. தேவநாயகம் (திரு. கே. டி.வி. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

Now we are following a different method of marking. Those who have been left out and are on the same scale are given priority in promotions.

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

If you do not give proper directives, outside political influence can take place and that becomes the criteria and the value of the examination is lost. Is he aware of that?

கே. டி.வி. தேவநாயகம் (திரு. கே. டி.வி. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

There is no political interference in this.

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Is he aware that this practice started in 1977 and that it never happened before even though he says that it happened earlier, that is, to interfere with appointments even up to the level of the AGA?

மொண்டேகு ஜயவிக்ரமம் (புத்தக அமைச்சர்) (திரு. மொண்டேகு ஜயவிக்ரமம்—பொதுநிர்வாக அமைச்சரும் பெருந்தோட்டத் தொழில் அமைச்சரும்)

(Mr. Montageu Jayawickreme – Minister of Public Administration and Minister of Plantation Industries and Acting Leader of the House of Parliament)

I want to tell you this. I am the Minister of Public Administration and now I am also the Acting Leader of the House. I want to tell the acting Leader of the Opposition –

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I never acted as acting Leader of the Opposition, nor will I be the acting Leader of the Opposition.

மொண்டேகு ஜயவிக்ரமம் (திரு. மொண்டேகு ஜயவிக்ரமம்)
(Mr. Montague Jayawickrema)

I want to tell him that we do not adopt the methods of the SLFP Government.

தேன் மீசன் டயாஸ் (திரு. தேன் மீசன் டயாஸ்)
(Mr. Dhanasekaran)

திருவாளர்கள் டொன் டயஸ் சூரியாராச்சி, தர்மதாச சூரியாராச்சி: ஒப்பந்தங்கள்

M/s. DON DIAS SURIARACHCHI & DHARMADASA SURIARACHCHI: CONTRACTS AWARDED

74/85

7. ஈனந்த டயாஸ் (திரு. ஈனந்த டயாஸ்)
(Mr. Ananda Dassanayake - Kotmale)

காவிராய்க்காரர் மொண்டேகு ஜயவிக்ரமம் மற்றும் டொன் டயாஸ் சூரியாராச்சி, தர்மதாச சூரியாராச்சி: ஒப்பந்தங்கள்

(a) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(b) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(c) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(d) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(e) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(f) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(g) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(h) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(i) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(j) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

(k) 1981, 1982, 1983 and 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. அவற்றுள் 1981, 1982, 1983 க்கு ஒப்பந்தங்கள் வழங்கப்பட்டன. 1984 க்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. காரணம் என்ன?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

(a) Will he state the number of contracts awarded to Messrs. Don Dias Suriarachchi and Dharmadasa

Suriarachchi from the Agricultural Centres of Udugama, Baddegama and Wanduramba during the years 1981, 1982, 1983 and 1984 ?

- (b) Will he state whether these contracts were advertised in the newspapers ?
- (c) Is he aware that the work under these contracts is being handled by one Mr. Bertie Suriarachchi, a Cultivation Officer and that Messrs. Don Dias Suriarachchi and Dharmadasa Suriarachchi are father and grand uncle respectively of this Officer ?
- (d) Will he state the name/s of officer/s who was/were responsible for the assessment of these contracts and the basis on which they were assessed ?
- (e) Will he state the name/s of officer/s who was/were responsible for the acceptance of these contracts and the authorization of payment on them ?

එස්. එස්. අබේසුන්දර මහතා (තියෝජ්‍ය කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)
 (திரு. எஸ். எஸ். அபேசந்தர — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சிப் பிரதி அமைச்சர்)
 Mr. S. S. Abeysondera Deputy Minister of Agricultural Development & Research

It is a long answer. I am tabling * it.

*සාකෂිකය මත තවම ලද පිළිතුර :
 சபாபீடத்தில் வைக்கப்பட்ட விடை
 Answer tabled :

(a) Yes. Number of contracts awarded to Mr. Dharmadasa Suriarachchi are :

1981	02
1982	10
1983	04
1984	08
Total	24

The Department of Agrarian Services has not awarded contract to Mr. Don Dias Suriarachchi.

- (b) The contracts were not advertised in papers.
- (c) I am not aware that the work under these contracts is being handled by the Cultivation Officer, Mr. Bertie Suriarachchi. I am made to understand that Messrs. Dharmadasa Suriarachchi and Don Dias Suriarachchi are father and a grand uncle of the Cultivation Officer, Mr. Bertie Suriarachchi.
- (d) Yes. The officers responsible for the assessment of these contracts were Mr. H. W. Wijeratne, Asst. Commissioner of Agrarian Services, Mr. M. E. L. Fernando, Senior Asst. Commissioner of Agrarian Services, Messrs. D. N. Kulawardena and K. H. P. de Silva, Head Quarters' Technical Officers and Mr. I. A. Sugathadasa, Technical Officer.

The basis on which the contracts were assessed is that the Technical Officer having taken the measurements in completion of work according to the estimates, if found the work was satisfactorily completed, recommends the work and prepare measurement sheets and vouchers for such work.

These measurement sheets, vouchers and the work will be examined and inspected by the Head Quarters' Technical Officer's and he recommends that the work has been satisfactorily completed in terms of the measurement sheets. He certifies as to the correctness of the measurement sheets. The Asst. Commissioner of Agrarian Services also having inspected and taken measurements of the work, if satisfied that the work has been satisfactorily completed he takes steps to make payments.

- (e) Yes. The officers responsible for the acceptance of contracts were the officers of the District Tender Board, comprising Mr. H. W. Wijeratne, Asst. Commissioner of Agrarian Services, Mr. W. E. L. Fernando, Senior Asst. Commissioner of Agrarian Services, Mr. Vijithemulla, Asst. Government Agent, Galle, Mr. Sirisena Aturugoda, Manager, Agricultural Development Authority, and Mr. A. M. Abeyratne, Provincial Director of Agricultural Development Authority.

Names of Officers responsible for authorisation of payments are Mr. I. A. Sugathadasa, Technical Officer, Messrs. D. N. Kulawardena and K. H. P. de Silva, Head Quarters Technical Officers and Mr. H. W. Wijeratne, Asst. Commissioner of Agrarian Services.

තැපැල් සේවකයන් සඳහා දිනපතේ සතිය : කමිටුවේ නිර්දේශ

தபால் ஊழியர்க்கு ஐந்து நாள் வாரம் : குழு விதப்புரைகள்
 FIVE DAY WEEK FOR POSTAL EMPLOYEES :
 RECOMMENDATIONS OF COMMITTEE

78/85

- 8. ලක්ෂ්මන් ජයකෝඩ් මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :
 (අ) තැපැල් සේවකයින්ට දින පතේ සතිය ක්‍රියාත්මක කිරීම පිණිස කරුණු යොමා බැලීමට තැපැල්පතිවරයා විසින් කමිටුවක් පත් කරන ලද බව එතුමා දන්නවාද ?
 (ආ) (i) එම කමිටුවේ සාමාජිකයන්ගේ නම් සහ තනතුරු මොනවාද ?
 (ii) එම කමිටුවේ නිර්දේශ මොනවාද ?
 (ඇ) තැපැල් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස සෞභාග්‍ය දිනවල කරන සේවයට දිනකට රු. 25 ක් ගෙවිය යුතුයයි එම කමිටුව නිර්දේශ කර තිබේද ?
 (ඈ) එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවාද ?
 (ඉ) එසේ නොවේ නම්, ඒ මන්ද ?

- தபால் தந்திப்போக்குவரத்து அமைச்சரைக் கேட்ட வினா:
- (அ) தபால் ஊழியர்களுக்கு வாரத்தில் ஐந்து நாட்கள் வேலைத் திட்டத்தைச் செயற்படுத்துவதற்கான விடயங்களை விசாரணை செய்வதற்கென தபால் மா அதிபதியினால் குழுவொன்று நியமிக்கப்பட்டதென்பதை அவர் அறிவாரா ?
 - (ஆ) (i) இக்குழுவின் உறுப்பினர்களது பெயர், பதவிகள் யாவை ?
 (ii) இக்குழுவின் விதப்புரைகள் என்ன ?
 - (இ) தபாற் சேவையைத் தடையின்றி நடத்திச் செல்வதற்காக சனிக்கிழமை நாட்களில் செய்யப்படும் சேவைக்கு ஒரு நாளைக்கு ரூபா 25 செலுத்தப்பட்ட வேண்டுகோள் இக்குழு விதந்துரைத்துள்ளதா ?
 - (ஈ) இவ்விதப்புரைகளைச் செயற்படுத்துவதற்கு அவர் நடவடிக்கை எடுப்பாரா ?
 - (உ) இன்றேல், ஏன் ?

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

asked the Minister of Posts and Telecommunications :

(a) Is he aware that the Post Master General appointed a Committee to find out facts relating to the implementation of a five-day week for Postal employees ?

(b) (i) What are the names and designation of the Members of that Committee ?

(ii) What are the recommendations of that Committee ?

(c) Has that Committee recommended a payment of Rs. 25/-per day for work done on Saturdays, to maintain a continuous Postal Service ?

(d) Will action be taken to implement those recommendations ?

(e) If not, why ?

ඩී. ඩී. විජේතුංග මහතා (තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා)

(திரு. டி. பி. விஜேதுங்கம் — தபால், தந்திப் போக்குவரத்து அமைச்சர்)
(Mr. D. B. Wijetunga—Minister of Posts & Telecommunications)

(අ) ඔව්.

(ආ) (i) (1) ඩී. ඩී. මයිකල් ලියනගේ මහතා (සභාපති), (පාලක තැපැල් සහ ප්‍රධාරක), (2) එච්. ඇල්. පෙරේරා මහතා, පාලක (ජාත්‍යන්තර තැපැල් සහ මධ්‍යම හුවමාරුව), (3) එච්. විජේතුංග මහතා, පාලක (තැපැල් කාර්යාලය), (4) ඩී. සෝමරත්න මහතා, පාලක ලේකම්.

(ii) තැපැල් සේවකයින්ට දින පහේ සතියක් ක්‍රියාත්මක කිරීම කමිටුව විසින් නිර්දේශ කර නොමැත.

(ඇ) නැත.

(ඈ) පැහැණෙනවා.

(ඉ) අදාළ නොවේ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

"නොමැත" කියා සඳහන් කර ඇති එම වාර්තාව ගරු ඇමතිතුමා සහායක කරනවාද ?

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

එම කමිටුවේ නිර්දේශ මොනවාද කියායි අසා තිබෙන්නේ. ඒකට උත්තරය, " තැපැල් සේවකයින්ට දින පහේ සතියක් ක්‍රියාත්මක කිරීම කමිටුව විසින් නිර්දේශ කර නොමැත " යන්නයි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

ඒ නිර්දේශ අඩංගු ලිඛිත වාර්තාවේ පිටපතක් කරුණාකර සහායක කරනවාද ?

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

ඒක කරන්නට බැහැ. එවැනි ප්‍රශ්නයක් ඇතුළුවෙන් උත්තර දෙන්නට පුළුවනි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

අතුරු ප්‍රශ්නයක් හැටියට මා අනෙක ප්‍රශ්නය ඒක නමයි. " දවස් පහේ සතියක් නිර්දේශ කර නැත " කියනවා. ඒ නිර්දේශය සහායක කරනවාද ?

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

ඒක වෙනම ප්‍රශ්නයක් හැටියට ඇතුළුවෙන් උත්තර දෙන්න පුළුවනි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

මම අතුරු ප්‍රශ්නයක් හැටියට නමයි අනෙක්.

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

ඒක අතිරේක ප්‍රශ්නයක් හැටියට ඇසුවාම උත්තර දෙන්නට පුළුවනි ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නයක් හැටියට ඇතුළුවෙන් උත්තර දෙන්නට පුළුවනි. නමුත් අතිරේක ප්‍රශ්නයක් හැටියට ඇතුළුවෙන් ඒකට උත්තර දෙන්නට බැහැ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am asking a supplementary question.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

You may bring another question and he will table the report.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

In that case even the next time he will say "Ask another question." This is very unfair. A supplementary question can be answered here. Is he prepared to table it ?

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

To my mind that is not the recommendation.

ඩී. ඩී. විජේතුංග මහතා

(திரு. டி. பி. விஜேதுங்கம்)
(Mr. D. B. Wijetunga)

That is to your mind. To my mind it is the recommendation.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Then I challenge you to table it !

කථනායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

The hon. Member for Attanagalla is a senior Member of this House. You know the procedure in this House. When a Minister says something you have to accept his word. If you want that report tabled bring it in another form and the Hon. Minister will jolly well table it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Thank you, Sir. I will bring it in another form so that he will jolly well table it.

බී. ජී. ලීලාවතී මහත්මිය : ඩේ. ආ. ආ.
செல்வி பி. ஜி. லீலாவதி: சேமலாபநிதி
MISS. B. G. LEELAWATHIE: EPF

87/85

9. ආචාර්ය ඩබ්ලිව් දත්තායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

සට්ටු කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ගාල්ලේ කරවුල්ලේ, කොළඹ පාරේ, 60/3 හි පදිංචි බී. ජී. ලීලාවතී මෙනෙට්. 1979—80 දක්වා එක් අවුරුද්දක් ලීපිකරු ලෙස හබරාදුව උප දිසාපති කාර්යාලයේ සේවය කළ බවත් අර්ථසාධක අරමුදලට ගෙවීම් කළ බවත් එතුමා දන්වේද ?
- (ආ) සිංහල සහ වාණිජ අංක ගණිතය ඇතුළු සම්මාන පහක් සහිතව සාමාන්‍ය පෙළ විභයයක් හතක් ඇයට තිබුණි නිසා ඇයට ස්ථිර ලීපිකාරියක ලෙස බඳවා ගැනීම හෝ ඇයට රැකියාවක් ලබාදීම හෝ තෙකලේ මන්ද ?
- (ඇ) අර්ථසාධක දයක මුදල් ලෙස ඇයගේ වැටුපෙන් අඩුකර ගන්නා ලද සම්පූර්ණ මුදල කොපමණේද ?
- (ඈ) අර්ථසාධක දයක මුදල් ඇයට ආපසු ලබා දෙන්නේද ?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද ?

உள்ளநாட்டிலுங்கள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) 60/3, கொழும்பு ரோட்டு, கலுவெல்ல, காலி என்ற முகவரியிள ராசிய செல்வி பி. ஜி. லீலாவதி ஓர் எழுதுவினேராக ஓராண்டு 1979—80 இல் அபருதுவை உதவி அரசாங்க அதிபர் அலுவலகத்தில் பணியாற்றிச் சேமலாப நிதிக்கும் பணம் செலுத்தினார் என்பதை அறிவாரா?
- (ஆ) சிங்களமும் வர்த்தக கணிதமும் உட்பட ஐந்து திறமைச் சித்திகளுடன் க. பொ. த. சாதாரண மட்டத்தில் ஏழு பாடங்கள் சித்திபெற்றிருந்தவர் என்றபடியால் இவர் நிரந்தர எழுது வினேராக எடுக்கப்படாததோ இவருக்குத் தொழில் ஒன்று வழங்கப்படாததோ ஏன்?
- (இ) சேமலாப நிதிக் கொடுப்பனவாக இவரது சம்பளத்திலிருந்து சுழித்த மொத்தத் தொகை என்ன?
- (ஈ) இந்தத் தொகை இவருக்குத் திருப்பிக்கொடுமா?
- (உ) இல்லையேல், ஏன்?

asked the Minister of Home Affairs :

- (a) Is he aware that Miss B. G. Leelawathie of 60/3, Colombo Road, Kaluwella, Galle, worked in the A.G.A. Office, Habaraduwa, for one year in 1979-80 as a clerk, and contributed to the Provident Fund ?

- (b) Why was she not taken as a permanent clerk or offered a job as she had seven O.L. subjects with 5 credits, two of which were in Sinhalese and Commercial Arithmetic ?
- (c) What is the total sum deducted from her salary as provident fund contributions ?
- (d) Will the Provident Fund contributions be returned to her ?
- (e) If not, why ?

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(திரு. கே. டபிள்யூ. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

- (a) No.
- (b) Does not arise.
- (c) Not known.
- (d) Does not arise.
- (e) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දත්තායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Does the Minister say that there was no miss Leelawathie who worked as a clerk in A.G.A.'s Office at Habaraduwa ?

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(திரு. கே. டபிள்யூ. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

She may have wokted not as a clerk but in some other capacity.

ආචාර්ය ඩබ්ලිව්. දත්තායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Will the Hon. Minister provide the answer in respect of Miss Leelawathie as working in some capacity ? Why have you not answered the rest of the questions ?

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(திரு. கே. டபிள்யூ. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

The question has been answered.

කථනායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

He has answered the question.

ආචාර්ය ඩබ්ලිව්. දත්තායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

I have asked why she was not offered a job in some other capacity as she had seven subjects with five credits including credits in Sinhala and Commercial Arithmetic.

I ask another question. Is he aware that hundreds of others similarly qualified have been given permanent jobs ?

காணாயகம்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Now, you have asked your three supplementary questions.

காணாயகம்
(கலாநிதி டபிள்யூ. தனுநாயக்க)
(Dr. W. Dahanayake)

And I have not received a single answer.

காணாயகம்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 10.

பி. வினசென்ட் பெரேரா
(திரு. எம். வினசென்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Labour, I ask for two weeks time to answer the Question.

பிரச்சனைக்கு தீர்மானம் எடுக்கப்பட்டு விட்டது.
வினா மறந்திருக்கிறது.
Question ordered to stand down.

காணாயகம்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 11.

பி. வி. வெலகெடேரா
(திரு. பி. வி. வெலகெடேரா — அமைப்புத்திட்டச் செயற்படுத்தல் பிரதி அமைச்சர்)

(Mr. D. B. Welagedera—Deputy Minister of Plan Implementation)

I ask for two weeks time to answer the Question.

பிரச்சனைக்கு தீர்மானம் எடுக்கப்பட்டு விட்டது.
வினா மறந்திருக்கிறது.
Question ordered to stand down.

தேசிய வரலாற்றுக் கல்விப் பராமரிப்பு : பிர்வாழ்வு வரலாற்று
உள்ளாட்சி : மொத்தவிற்பனை வரி
MILLING AND WHOLESALE TRADE OF LOCALLY
PRODUCED PADDY : TURNOVER TAX

97/85

12. திரு. அமரசிரி தோடங்கொட — பத்தேகம
(Mr. Amarasiri Dodangoda - Baddegama)

இருள் ஹாஸ்பிளாண்டி கட்டிடம் கட்டி அதில் குடியிருப்பவர்களுக்கு வசதி செய்து கொடுக்க அரசு முன்வருமா?

- (அ) இது குறித்து அரசு என்ன நடவடிக்கை மேற்கொள்ளும்?
- (ஆ) இது குறித்து அரசு என்ன நடவடிக்கை மேற்கொள்ளும்?
- (இ) இது குறித்து அரசு என்ன நடவடிக்கை மேற்கொள்ளும்?
- (ஈ) இது குறித்து அரசு என்ன நடவடிக்கை மேற்கொள்ளும்?
- (உ) இது குறித்து அரசு என்ன நடவடிக்கை மேற்கொள்ளும்?

நிதி, அமைப்புத்திட்ட அமைச்சரைக் கேட்ட வினா :
(அ) உள்நாட்டிலுள்ள அமைப்புகள் அரிசனங்களுக்கு குடிசைகளைக் கட்டி கொடுக்க அரசு முன்வருமா? இல்லாவிட்டால் அதற்கான காரணம் என்ன?

- (ஆ) இவ்வாறு குறித்த அரிசிக்கு மொத்த விற்பனை வரியை அறவிடுவதன் காரணமாக அரிசி விலை அதிகரிப்பதால் பாவனையாளர் மேலதிக செலவைத் தாங்கவேண்டியிருப்பதை அவர் அறிவாரா?
- (இ) பாவனையாளருக்கு நிவாரணம் வழங்குவதற்குக் குறித்த மொத்த விற்பனை வரியை நீக்க அவர் நடவடிக்கை எடுப்பாரா?
- (ஈ) இன்றேல், ஏன்?

asked the Minister of Finance and Planning :
(a) Will he state turnover tax that is being charged on milling and wholesale trading in locally produced paddy ?
(b) Is he aware that the consumer has to incur additional expenditure as the levying of a turnover tax in this manner results in a price increase in rice ?
(c) Will he take steps to waive this turnover tax as a measure of relief to the consumer ?
(d) If not, why ?

சுரு. ஜி. ஜி. டி. டி. (இருள் ஹாஸ்பிளாண்டி)
(திரு. சூர். ஜி. ஜி. டி. டி. — நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)
(Mr. R. J. G. de Mel—Minister of Finance and Planning)

- (a) A rice miller who buys paddy, mills it and sells the rice is liable to Turnover Tax at 4 per cent on the sales. A rice miller who only mills paddy supplied by the customers is liable to tax at 4 per cent of the cost of the milling service. A retail or wholesale trader in paddy is liable to tax at one per cent of the value of his sales.
- (b) Yes.
- (c) No.
- (d) The Government needs revenue to run the country. A country cannot be run on thin air. All the turnover taxes at all points on rice constitutes only about 26 cents of the final selling price of a kilo of rice. It is a very small amount. If the Government does not get revenue this way, it will have to get revenue from some other way and this will hurt the consumer much more.

காணாயகம்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)
Question No. 13.

மாண்புமிகு வேளாண்மை, மீன்வளம் மற்றும் மது அமைச்சர்
இருள் ஹாஸ்பிளாண்டி கட்டிடம் கட்டி அதில் குடியிருப்பவர்களுக்கு வசதி செய்து கொடுக்க அரசு முன்வருமா?

(திரு. காமணி ஜயசூரியா — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சர்)
(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

This is an inquiry which has been held in 1978. I would require four weeks time to get the necessary information.

பிரச்சனைக்கு தீர்மானம் எடுக்கப்பட்டு விட்டது.
வினா மறந்திருக்கிறது.
Question ordered to stand down.

කථනායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)
Question No. 14.

මාමති ජයසූරිය මහතා
(*திரு. காமனி ஜயசூரிய*)
(Mr. Gamani Jayasuriya)

I seek the indulgence of the hon. 3rd Member for Colombo Central (Mr. M. Haleem Ishak). I am sorry I cannot give him the answer today. I require four weeks time to answer the question.

ප්‍රශ්නය මතු දිනකදී දිවයිනේ කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

කෘෂි සේවා මධ්‍යස්ථාන හා ඵලදාවර්ධන කමිටු: වැල්ලවාය හා මොණරාගල
கமத்தொழிற் சேவை நிலையங்கள் விளைச்சல் அபிவிருத்திக் குழுக்கள்,
வெல்லவாய, மொனராகலை

PRODUCTIVITY COMMITTEES OF AGRICULTURAL SERVICE CENTRES: WELLAWAYA AND MONERAGALA

114/85

15. ඊටඩ් පතිරණ මහතා (අක්මීමත)

(*திரு. ரிச்சட் பத்திரன — அகமீமனா*)
(Mr. Richard Pathirana-Akmeemana)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

- (අ) වැල්ලවාය හා මොණරාගල ප්‍රදේශවල කෘෂි සේවා මධ්‍යස්ථානයන් හි ඵලදාවර්ධන කමිටුවල සේවය සඳහා බඳවාගෙන ඇති සේවකයින්,
 - (i) මෙතෙක් අතීයම් පදනම මත සේවයේ යොදවා ඇති බවත්,
 - (ii) ඔවුන්ට රජයේ අනෙකුත් සේවකයින්ට ගෙවන ජීවන වියදම් දීමනාව නොගෙවන බවත්,
 - (iii) කිසිම අමතර දීමනාවක් නොගෙවා සෞභාග්‍ය දිනවල ද සේවයේ යොදවා ගන්නා බවත්,
 - (iv) මුරකරුවන් ලෙසට සේවයේ යොදවා ඇති අයට නිල ඇඳුම් ආදිය සපයා නොමැති බවත්,

ඵතුමා දත්තවාද ?

- (ආ) වර්ෂ 10 ක පමණ කාලයක සිට අතීයම් පදනම මත සේවයේ යොදවා ඇති මෙම සේවකයින්ට ස්ඵවරත්වය ලබා දීමට සහ ඉහත සඳහන් වරප්‍රසාද ලබා දීමට ඵතුමා කටයුතු කරන්නේද ?
- (ඇ) තොර්සේ නම් ඵ මන්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) வெல்லவாய, மொனராகலைப் பகுதிகளிலுள்ள கமத்தொழிற் சேவை நிலையங்களில் விளைச்சல் அபிவிருத்திக் குழுக்களில், பண்புரிவதற்காகச் சேர்த்துக்கொள்ளப்பட்டுள்ள ஊழியர்கள்,
 - (i) இற்றைவரை சமயாசமய அடிப்படையில் சேவையில் ஈடுபடுத்தப்பட்டுள்ளார்களென்பதையும்,
 - (ii) ஏனைய அரசாங்க ஊழியர்களுக்கு வழங்கப்படும் வாழ்க்கைச் செலவுப்படி இவர்களுக்கு வழங்கப்படுவதில்லையென்பதையும்,
 - (iii) எவ்வித மேலதிகப் படியும் செலுத்தாமல் சனிக்கிழமை நாட்களிலும் சேவையில் ஈடுபடுத்தப்படுகின்றார்களென்பதையும்,
 - (iv) காவலாளிகளாகப் பண்புரிபவர்களுக்கு சீருடை ஆகியவ வழங்கப்படவில்லையென்பதையும், அவர் அறிவாரா ?

- (ஆ) பத்து வருடகாலமாக சமயாசமய அடிப்படையில் பண்பியாற்றியுள்ள இவ்ஊழியர்களை நிரந்தரமாக்குவதற்கும், மேற்படி சலுகைகளை வழங்குவதற்கும் அவர் நடவடிக்கை எடுப்பாரா ?
- (இ) இன்றேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

- (a) Is he aware that the employees who have been recruited to work in Productivity Committees in Agricultural Service Centres in the Wellawaya and Moneragala areas, -
 - (i) are still employed on a casual basis ?
 - (ii) are not being paid the cost of living allowance paid to other Public Servants ?
 - (iii) are being employed on Saturdays without the payment of any additional allowance, and that
 - (iv) those who have been employed as Watchers have not been provided with uniforms, etc.?
- (b) Will he take action to grant permanent status and the privileges mentioned above to these employees who have been working on a casual basis for over 10 years ?
- (c) If not, why ?

ඵස. ඵස. අබේසූන්දර මහතා
(*திரு. எஸ். எஸ். அபேசுந்தர*)
(Mr. S. S. Abeysondera)

- (a) (i) No.
- (ii) Yes.
- (iii) Yes.
- (iv) Yes.
- (b) No.
- (c) They are not Public Servants.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்
BILLS PRESENTED

වැන්දඹු පුරුෂ සහ අනන්දරු ව්‍යුම වැටුප (සංශෝධන) පනත් කෙටුම්පත
விதவர்கள், அனாதைகள் ஓய்வூதியம் (திருத்தம்) சட்டமூலம்
WIDOWER'S AND ORPHAN' PENSION (AMENDMENT) BILL

"to amend the Widowers' and Orphans' Pension Act, No.24 of 1983"

පිළිගන්නා ලද්දේ රාජ්‍ය පරිපාලන ඇමති හා වැවිලි කර්මාන්ත ඇමති මොන්ටේගු ජයවික්‍රම මහතා විසිනි.

1985 අප්‍රේල් 25 වන මුහුදුපිහිටි දෙවන වර කීසවිය යුතුයයි. ඵය මුද්‍රණය කර යුතුයයි නියෝග කරන ලදී.

பொது நிர்வாக அமைச்சரும் பெருந் தோட்டத்துறை அமைச்சருமான திரு. மொண்டேகு ஜயவிக்ரம அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1985 ஏப்ரல் 25, வியாழக்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. Montague Jayawickrema, Minister of Public Administration and Minister of Plantation Industries; to be read a Second time upon Thursday, 25th April, 1985, and to be printed.

பார்லிமேன் துறை ருசுபிதி

பாராளுமன்ற அமர்வு

SITTINGS OF THE PARLIAMENT

மேன்மைக்கு உட்பட்டும் மென்மை (புது பார்லிமேன் துறை, பார்லிமேன் துறை)
பார்லிமேன் துறை பார்லிமேன் துறை துறை)

(திரு. மொண்டேகு ஜயவிக்ரம—பொது நிர்வாக அமைச்சரும்
பெருந்தோட்டத்தொழில் அமைச்சரும், பிரதிச் சபை முதல்வரும்)

(Mr. Montague Jayawickrema – Minister of Public Administration
and Minister of Plantation Industries and Acting Leader of the
House of Parliament.)

I move,

“That this Parliament at its rising this day do adjourn until 9.00
a.m. on Saturday, 13th April, 1985, and that the hours of Sitting that
day shall be as though it were a Friday.”

சுரன் துறைபெயர்வு மென்மை (கருவா)
(திரு. சரத் முத்தெட்டுவெகமா — கலவான)

(Mr. Sarath Muttetuwegama – Kalawana)

You are postponing the New Year.

கலவானம்
(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

New year dawns towards evening and not in the
morning according to the nekath time.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. சரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

There is a dispute about that.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. சரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

Question put, and agreed to.

காணிப்புத் துறை துறைபெயர்வு : பார்லிமேன்

பார்லிமேன்

கமத்தொழில் அபிவிருத்தி அதிகார சபை : ஆண்டறிக்கை

AGRICULTURAL DEVELOPMENT

AUTHORITY:

ANNUAL REPORT

சுரன் துறைபெயர்வு மென்மை (காணிப்புத் துறை துறைபெயர்வு
பார்லிமேன் துறை துறை துறை)

(திரு. காமனி ஜயசுரியா—விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி
அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சரும்)

(Mr. Gamani Jayasuriya – Minister of Agricultural Development
& Research and Minister of Food and Co-operatives)

I move,

“That in terms of section 23 of the State Agricultural Corporation
Act, No. 11 of 1972, read with sub-section (3) of section 14 of the
Finance Act, No 38 of 1971, the Annual Report and the Statement of
Accounts of the Agricultural Development Authority including the
observations of the Auditor-General for the year 1983 which was
presented on 05.03.1985 be approved.”

I would kindly request the House to approve this
Resolution

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. சரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

Question proposed.

கலவானம்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Does the House agree ?

சுரன் துறைபெயர்வு
(அங்கத்தினர்)

(Members)

Aye

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Sir, I want to speak on this matter. I will not take
long over it. Now, we quite appreciate the work done by
Mr. Ranajn Wijeratne –

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. காமனி ஜயசுரியா)

(Mr. Gamani Jayasuriya)

Sir, this Item was approved ; it was passed.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

No.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. காமனி ஜயசுரியா)

(Mr. Gamani Jayasuriya)

It was passed.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

How can you say that ? I am on my feet now.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. காமனி ஜயசுரியா)

(Mr. Gamani Jayasuriya)

Sir, you asked whether the House agrees and the
House said, “Aye”.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Why are you excited ? Here I am trying to sort of
help you out and give a bouquet to one of the members
who is serving in the ADA, but you are trying to
hamper that. Anyway, the point is that Mr. Ranjan
Wijeratne is the Chairman of the ADA, the Chairman
of the Land Reform Commission, the Secretary to the
Ministry of Plantation Industries and also the
Chairman of the State Plantations Corporation.

சுரன் துறைபெயர்வு மென்மை
(திரு. சரத் முத்தெட்டுவெகமா)

(Mr. Sarath Muttetuwegama)

And also Lieutenant – Colonel !

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(**ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය**)

(Mr. Lakshman Jayakody)

Sir, we appreciate that he is a competent person who knows his work, who knows everything. But, he cannot do all the work. Sometimes an unfortunate situation arises when you do not find competent people and as a result you put everything on one person and ultimately blame him, castigate him and bring him before this House and thereafter we have to hold another inquiry like what is happening where the former Minister of Industries and Scientific Affairs is concerned. I am told that the next one is going to be about the hydro-cracker inquiry. I do not know whether this is true or not, but anyway -

කථානායකතුමා

(**ආචාර්ය ජයාචාර්ය**)

(Mr. Speaker)

There is no relevancy there. Please confine yourself to the subject.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(**ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය**)

(Mr. Lakshman Jayakody)

What I want to know is this. A few days ago in this House certain information that should have come out through a Minister, pertaining to the Fisheries Corporation, was also discussed. At that time what was the relevant feature? There again, we find that one gentleman is being used in all the activities of that Ministry and ultimately they point at that person and bring him to the dock! Now, I will not be surprised at a similar situation arising one day or the other as regards Mr. Ranjan Wijeratne if we do not look after him now itself by taking him out from certain spheres. I know, Sir, that he is very competent in all that he is doing. - [Interruption]. I am worried because another situation like the one I remembered will arise in this and we will have another debate here against one man. Therefore, Sir, I want the Hon. Minister to consider this. If Mr. Wijeratne is to be the Chairman of the SLFPC, keep him there. If he is to be the Secretary, keep him there. If he is to be the Chairman of the ADA keep him there, or if he is to be in the Land Reform Commission, keep him there. Therefore, Sir, I urge the Hon. Minister to look into this matter - (Interruption). You want to keep him as Lieutenant Colonel and send him to Jaffna for another attack. I do not know what you are trying to do.

Now, Sir, I would like to ask the Hon. Minister another question. We know what the ADA is doing. We have been very critical of the ADA and we were critical, of course, not to smash it up but to build it up. There are two things which I really thought were very valuable where the ADA was concerned, but unfortunately I find that they are not being implemented. One is to see that all unproductive land in this country is taken over by

the State and the State runs it in a productive manner. There are certain areas even in Attanagalla and Divulapitiya where there are lands which are not being properly cultivated - coconut land not properly replanted, paddy land not properly cultivated. No one is taking any interest. There, land can be utilized in a proper manner; it has not been done. The Chairman at that time said at various meetings and the Hon. Minister also said here that he is going to implement that law.

I would like to know from the Government what are the lands that you have taken over up to now? Have you taken over a single land or is it that all the lands are now productive? The unfortunate thing is that all the lands that are being sold by the Land Reform Commission or through the other company that has been set up by the Land Reform Commission are not being properly utilized for what they were taken for. I will table the letter about the case of a person. I think part or section of the particular land involved belongs to the family of the Hon. Minister - the block of land at Kotadeniyawa called Dematapillewawatte. There is a little planting. It is full of teak trees. It is a land that goes under water. It is full of beautiful teak trees. The soil there is so ideal for making tiles and bricks that it is valued at a big amount. A gentleman came to me and gave me this letter. I have a copy of this letter. He is the person who is looking after this block of land. He is Henry Gunasekera. I will table this.* It says:

ගෞරවයෙන්

රාජ්‍ය කතා නියෝජිත,

ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා වෙතටයි.

කොටදෙනියාවේ, දෙමටපිල්ලුව වත්තේ 1955 අප්‍රේල් 20 වැනිදා සිට 1985 මාර්තු 18 වැනි දින දක්වා මුරකරු වශයෙන් සිටියා. 1955 දී මෙම වත්තේ මගේ පොද්ගලික විදුලි මේස ඇති ගෙය සාදන ලදී. එහි දැනට වටිනාකම රුපියල් කිහිපයක් පමණ වේ. කිසිම වන්දිකමක් නැතිව මම මෙම වත්තේ අසවිමට සිදුවිය.

මේ වත්ත කාටද අයිති? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට.

* මෙයින් අක්කර 3 ක් ඉල්ලා මා විසින් ඉල්ලීම පහක් ඉදිරිපත් කරන ලදී. එතෙක් එය පළාතේ බතවනකුට විකුණන ලදී.

"එතෙක් එය පළාතේ බතවනකුට විකුණන ලදී."

"මුලදීම මම අක්කර දෙකක් දෙන පොරොන්දුව පිට මෙම ඉඩම බලාගන්නා ලදී."

මෙයට - ගෞරවයෙන්

This block of land, Sir, belongs to an uncle of mine. He wrote me a letter. I do not want to read that letter, but I will pass it over to you. He said:

"My Dear Lakshman,

Bearer Mr. Gunasekera of Galimbure, Kotadeniyawa, wishes to see you regarding the land matter. Please give him a hearing and take all necessary action that you think fit. Thanks a lot,

Yours affectionately"

* ප්‍රචලිතව පවතින බව ඇත. **නුගණිතවේදයේ නිකුත් කළ ලේඛනයක්.**
Placed in the Library.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

This gentleman sent me all the the papers here. What has happened is this. This block of land has been sold to a timber contractor of that area to cut down the teak trees and to sell the soil for the making of bricks.

He is a වැලි ගවේල, ලී කොන්ත්‍රාත්කරුවා. Ultimately what happens ?

කථනායකතුමා

(ආරාධනායකරු அவர்கள்)
(Mr. Speaker)

Are we discussing the Agricultural Development Authority Report or the L.R.C. Report ?

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I will come to that. This particular block of land should have been developed by the A.D.A. I am taking the example of an undeveloped, low productive land where its only assets are the teak trees and the clay soil. This block of land should not have been released to that " டைலா " but the ADA should have taken over the land and utilized it through the person who has been living there for something productive instead of just allowing those teak trees to be cut and taken away. Right along the banks of Ma-Oya, from Giriulla down to Kochchikade, all the teak trees have been devastated. The ADA has not taken any steps to put a stop to this. You can see this for yourself if you go that way. Sir, I think you mentioned in this House the other day that while on your way to Colombo you had seen a number of coconut trees cut down. Right along the banks of Ma-Oya—you get the most valuable timber there—every teak tree, every jak tree, every bread-fruit tree and whatever other species of trees growing on the two sides, including bambo trees, have been cut down. What steps have the ADA taken in this regard ? It is there to develop and to cultivate the land. I do not want to go into what the ADA should do. My complaint is that you have not given enough teeth to that authority. As it is, it can only advise. It can only take Members of Parliament round and show areas where the irrigation systems and channels have broken down. That is all they do. Therefore, I would like the Hon. Minister to let us know the role of the ADA. I know the jeeps belonging to them have now been taken to the Army.

The second matter I wish to raise is this. We have been boasting that we have increased paddy production, and, therefore, we will be self-sufficient in rice. This is a boast that every government has been making. But this year we have gone and imported another stock of 100,000 tons of rice from China. They call it a buffer stock. Why cannot we have a buffer stock from our own rice ? Why do you want to get a buffer stock of rice from some other country ? Why cannot you stock our

own rice and have a buffer stock ? I am sure some hon. Members are aware that some mudalalis in those areas stock rice and paddy. But we do not stock our own local paddy. We only want to stock rice that is imported from another country. Why ? Why do we want to do that if we are self-sufficient and if we have increased our production ? Strangely enough, according to the figures given in this Report, there is an increase of 38,367 million bushels in 1977 and an increase of 20.89 bushels per acre. But in 1977 we imported 100,000 tons of rice and this year also we have imported 100,000 tone of rice.

කථනායකතුමා

(ආරාධනායකරු அவர்கள்)
(Mr. Speaker)

What do you think of the difference in population between 1977 and now ?

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I thought the sterilization programme has cut down the population increase. That is what the Plan Implementation Ministry says. The Plan Implementation Ministry says that because of the sterilization programme the population is coming down. But here we are importing more and more rice. Therefore, I think the Hon. Minister must make it clear as to why are we importing rice if there is large scale increase in production of rice with all these huge dams that are coming up. We have given all the money available for these dams. Where is the rice, where is the production ? There is the Maduru Oya project. This project was commissioned about three or four years ago. I think the hon. Member for Kekirawa will be able to let us know. It was commissioned three years or four years ago and I would like to know what is the productivity up to now, what is the amount of rice that we got from Maduru Oya, after three years of water being made available ? What I am made to understand is that even the channels are not cut. And you also know that Victoria is not going to give us rice, it is going to give us only electricity. That I grant. Randenigala will give a certain amount of rice but more electricity. But from where is the rice coming ? Or is it that we are trying to give up the growing of rice in these areas and we are going into other plantations ? Is it that we are going into, let us say the cultivation of banana and the cultivation of fruit, horticulture ? Or whether we are going into other spheres we do not know. But we are still importing rice. The staple food of this country is being imported. This is what I want to know. Therefore, I would like the Hon. Minister to give us a clearer picture and to see that rice prices are cut down. They have to come down. At the rate that we are going each bushel of paddy that is coming out of the Mahaweli will cost us about Rs. 350. This is not an exaggerated figure. This is the figure that has been calculated. They feel that the

return will be that. They also have given another rate saying that about Rs. 1.80 will be the cost of a unit of electricity. If that is so, rice is going to be Rs. 15 per measure. It has to be Rs. 15 per measure. It is not that you do not get the returnable rate.

මන්මුර්සෙක්

(අங்கත්තවර් ඉරුවර්)

(A Member)

Whose calculation is that ?

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා

(ති. ලක්ෂ්මන් ඉයාකොඩ්)

(Mr. Lakshman Jayakody)

The World Bank calculation is that. I hope the prices will come down. I quite appreciate that (*Interruption*). I hope so. You are quite right Mr. Minister, I am very happy, Sir, that the Hon. Minister of Labour is quite aware of these things and he knows his stuff. He has been a good rice cultivator, he has been cultivating in the dry zone, he has been cultivating in the Thabbowa area, he has been working a lot of paddy fields in that area and he knows what the cose of paddy today is.

The monthly income of a person in Rajangane today is only Rs. 217, while in 1977 when you started this it was Rs. 1,117, per month. Those are the latest figures. You can just imagine ! A person in Rajangane gets only Rs. 217 per month while in 1977 he got Rs. 1,117 per month. This is the performance. This is the income that you have been giving the farmer. Can he live with that Rs. 217 a month in Rajangane ? That is the figure I got from the Economic Review printed by the People's Bank. Please read that article. You will realise how much of money you have to give for ploughing purposes, insecticide, pesticide, fertilizer.

As I said Sir, you have been the pioneers and the architects of giving the subsidy on fertilizer. It is during your time that you started giving the Rs. 1,000 million. You can make this Rs. 1,000 million, Rs. 2,000 million if you wish to, if you have the heart to do that. Millions and millions of money has been spirited away by the tenderers in this country. They are robbing this country, they are bleeding this country, they are taking away the money from this country. The Hon. Minister of Finance will know the amount of money that we have wasted in this country, borrowed money. I do not mind if it was free noney that was available. Borrowed money ! He goes and begs for money from the World Bank and the IMF and comes here. The Hon. Prime Minister himself said that 30 per cent or 40 per cent of tha money goes into the pockets of people as commission. If he can give Rs. 2,000 million for fertilizer, the price of paddy will come down. If you give some more fertilizer subsidy the price of tea, the cost of production of tea, the cost of production of rubber, the cost of production of coconut—all that will come down.

The cost of production should come down, but today it is high and the profit we get is very little. Nothing is working. The entire production sector in the country has broken down. As the Hon. Minister of Finance mentioned yesterday, this is mainly because production levels have come down.

ගමනී ජයසූරිය මහතා

(ති. ලක්ෂ්මන් ඉයාකොඩ්)

(Mr. Gamani Jayasuriya)

I have been patiently listening to the hon. Member's discourse. He is going completely off the track for one thing, and the other is that he has got a completely wrong set of figures. They are completely wrong and I am waiting for him to finish to give the correct figures.

ලක්ෂ්මන් ජයකෝඩ් මහතා

(ති. ලක්ෂ්මන් ඉයාකොඩ්)

(Mr. Lakshman Jayakody)

I know the Hon. Minister will come out with his figures and say that we are self-sufficient. He is bound to say that and he is going to say that. I will give you the figures and a person who reads these figures can come to his own conclusion. I did not take these figures from elsewhere but I have taken his own figures and shown how the prices have gone up. Whatever is said and done, this is a sector where we wanted to give the maximum benefit to the farmers of the country. We are now going back to the 2 1/2 acre system. Are we going in for subsistence agriculture in the Mahaweli or are we going in for a bigger acreage per person ? This is very important.

The income of a person with an acre of land planted with cloves and other spices in the Dumbara Valley or perhaps Kotmale is equivalent to that of a person with 10 acres of land in the Mahaweli area. The return from that one acre is equal to that of 10 acres from the Mahaweli area. Are we prepared to give 10 acres of land in the Mahaweli per person so that he can bring his economic condition up to that of a person in the Dumbara Valley ?

It is therefore very important that the Agricultural Development Authority should take this up. The Authority must be given more teeth and should be supported and helped. I wish we had another Ranjan Wijeratne to tackle this. It is not that he is bad. He is excellent ! But there is only a certain limited amount of work he can do. We have to make use of his ability to step up tea production. I have said many times that Gamini Salgado and he are the two people who can shoot up tea production in the country with the World Bank aid that we are getting. I hope Ranjan Wijeratne will be spared some more so that he can spend a little more time on these activities. I think it is time the Government thought on these lines.

සරත් මුත්තේට්ටේ මහතා
(**ශ්‍රී. ෆරාඪ් මුත්තේට්ටේ මහතා**)
(Mr. Sarath Muttetuwegama)

May I have just two minutes to raise one matter ? This is not strictly relevant here but I think I should raise it. I have received some representations about the closure of the paddy purchasing depots of the Paddy Marketing Board in the Eastern Province and that this is causing considerable hardship. No doubt Hon. Ministers and hon. Members of Parliament of those areas would have also taken this matter up. I do not have the full details with me but I think the Hon. Minister must look into this and give some relief to the farmers who have just harvested their crop and cannot now sell their paddy.

රිචඩ් පතිරාණ මහතා (අක්මිමත)
(**ශ්‍රී. රිච්ආඩ් පතිරාණ — අක්මිමත**)
(Mr. Richard Pathirana-Akmeemana)

ගරු කථානායකතුමනි, කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ වාර්තාව ගැන සාකච්ඡා කරන මේ අවස්ථාවේදී කරුණු දෙකක් ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි.

අද "දවස" පත්‍රයේ ප්‍රධාන පුවතේ මෙසේ සඳහන් වෙතවා.

"කුඹුරු පහතේ
අද ගොවි වරම
තවත් කැපෙයි

කුඹුරු පහත යටතේ අද ගොවිත්ව වගාකළ හැකිව තිබූ අක්කර ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට ගොවිකම් සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

කලින් අද ගොවියකුට උපරිමය අක්කර පහක් (5) වන සේ කුඹුරු වගා කිරීමට කුඹුරු පහකින් අයිතිය තිබුණේ තව තීරණය අනුව සමහර දිස්ත්‍රික්කවල සීමාව අක්කර එක දක්වා අඩු කෙරෙනු ඇතැයි පැවසේ."

මෙන්න මේ ප්‍රධානතිය ගැන ගරු ඇමතිතුමාගේ අවධානය මම පලමුවෙන්ම යොමු කරවනවා. මේ ප්‍රධානතියේ සත්‍යයක් තිබෙනවාද ? මේ සම්බන්ධව අමාත්‍යාංශය තීරණයක් අරගෙන තිබෙනවාද ? කෘෂිකර්ම සංවර්ධනයට අදාළ කුඹුරු පහ, අද ගොවිත්වේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතුළුව, මහජන එක්සත් පෙරමුණු රජය යටතේ දිවැගෙන පිළිපි ගුණවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ පනතක්. මේ කුඹුරු පහත මගින් කෘෂිකර්ම සංවර්ධනයට විශාල සේවයක් සිදු වුණා. මේ රටේ වි ගොවිතැන සම්බන්ධයෙන් අද යම්කිසි දියුණුවක් ඇතිවෙලා තිබෙනවා නම්, ඒ සඳහා ඒ පහකින් විශාල මෙහෙයක් ඉටු වුණා. නමුත් දැන් අද ගොවියකුට වගා කල හැකි අක්කර ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු කරගෙන ගිහින් අක්කර එක දක්වා අඩු කළොත්—එක ගොවියකුට අක්කරය දක්වා සීමාවක් ඇතිවුණොත්—එවිට ඒ ගොවියාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, ඒ අක්කරය පමණක් වගා කර ජීවත් වෙන්නට.

ගරු කථානායකතුමනි, එමනිසා එවැනි තීරණයක් අමාත්‍යාංශය අරගෙන තිබෙනවා නම් අපි ඒ ගැන අපේ විරෝධය පලකරන්නවා. මන්ද, එයින් සිදුවන ප්‍රතිඵලය තමයි. අද ගොවිත්ව හුක්ති විදින වරප්‍රසාද ක්‍රමයෙන් අඩුකිරීම. මම දන්නේ නැහැ, මේ ප්‍රධානතිය සත්‍ය එකක්ද කියා, නමුත් මම මේ ප්‍රධානතියට ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නේ එවැනි තීරණයක් ගෙන තිබෙනවා නම් කරුණාකර එම තීරණය ක්‍රියාත්මක කරවීම අත්හිටුවන්නට කියා එතුමාගෙන් ඉල්ලා සිටීමටයි. එසේ කර කුඹුරු පහත යටතේ අද ගොවියාට තිබෙන අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම ලැබෙන්නට සලස්වන්නට කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවන අනෙක් කරුණ, මේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාරිවරුන් පත්කිරීම ගැනයි. මෙම තනතුරක් සඳහා අක්මිමත ආසනයේ ඇඬුරුකුටක් තිබුණා. ඒ ගැන කිහිප විටක් පත්‍රයේ දැන්වීම් පලකර තිබෙනවා මම දක්කා. ඒ සඳහා සම්මුඛ

පරීක්ෂණයක් පැවැත්වූවා. නමුත් දැන් හදිසියේම හබරාදුවේ සිටි මැනේජර මහත්මයා අක්මිමතට මාරු කර, ඒ නිසා ඇඬුරුකුට හබරාදුවේ ඇඬුරුකුට පිරවීම සම්බන්ධයෙන් නැවතත් පත්‍රයේ දැන්වීම් පලකර තිබෙනවා හබරාදුව ආසනය වෙනුවෙන්. මම හඳුනන්නේ නැහැ, මේ අක්මිමතට එවා ඇති මහත්මයා, මම පොද්ගලිකව ඒ මහතා හඳුනන්නේ නැහැ. මට ඒක දැනගන්නට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතැනදී වරදක් සිදුවෙලා තිබෙනවා. කලින් පත්‍රවල දැන්වීම් පලකර අක්මිමතට මැනේජර කෙනෙක් ගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. කිහිපදෙනෙක් ඒ සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වුණා. ඒ අතරේ හබරාදුවේ සිටි නැතැත්තා අක්මිමතට මාරු කර හබරාදුවට කෙනකු ගැනීම සඳහා වෙනම දැන්වීමක් පලකර, දැන් සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. මම දන්නේ නැහැ, මේකට හේතුව මොකක්ද කියලා. හබරාදුවේ ගරු මන්ත්‍රීතුමා කීව්වාද දන්නේ නැහැ. ඒ ඉන්න එක්කෙනා අක්මිමතට එළවලා [බාධාකීර්මක්] නැහැ. නැහැ, මෙතැන එතුමාත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මෙතැන වැරද්දක් වෙලා තිබෙන්න බවයි. රජයේ මුදල් වියදම් කර පත්‍රවල දැන්වීම් පලකර, මිනිසුන් කොළඹට කැඳවලා සම්මුඛ පරීක්ෂණ පවත්වලා එයින් සුදුස්සයෙක් අක්මිමතට පත්කරන්නේ නැහැ—මම නම් කළේ නැහැ කියි කෙනකු පත් කරන්න කියා—එක වරටම හබරාදුවේ සිටි මහත්මයා අක්මිමතට මාරුකර දැන් හබරාදුවට වෙත කෙනෙක් ගන්න පත්‍රවල දැන්වීම් පලකර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මෙතැන ප්‍රතිපත්ති වශයෙන් ලොකු වැරද්දක් තිබෙනවා. මේ ආපු මහත්මයා ගැන මගේ විරෝධීත්වයක් නැහැ. මම ඒ මහත්මයා පොද්ගලිකව දන්නේ නැහැ. මේක ප්‍රතිපත්තියක් වශයෙන් ගන්නාම මෙතැන සම්පූර්ණයෙන්ම වැරද්දක් සිදුවෙලා තිබෙනවා. එහෙම නොවෙන්න නම්, මුලින්ම කරන්නට තිබුණේ හබරාදුවේ කළමනාකරු අක්මිමතට මාරුකර, ඊට පසුව, හබරාදුවට වෙනම පුවත්පත් දැන්වීමක් පලකරන්නයි. ඒ වීඩියට පත්වීම කරන්නේ නැතිව එම සම්මුඛ පරීක්ෂණය සඳහා අක්මිමත ආසනයෙන්ම අපේක්ෂකයන් කැඳවා තිබෙනවා. මේ සිද්ධියේ මුළු සිටීම මම දන්නවා. ඒ නිසයි ඒ සම්බන්ධව මෙම ගරු සභාවේදී සඳහන් කරන්නේ. එම සම්මුඛ පරීක්ෂණයට පැමිණීම මහත්වරුන්ගේ නම් පවා මම දන්නවා. එම නිසා මෙහිදී සිදුවී තිබෙන වරද නිවැරදි කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

අක්මිමත ආසනයේ කෘෂි කාර්මික සංවර්ධන අධිකාරියට කළමනාකාර මහතකු පත් කළ අවස්ථා, ඒ මහතා ප්‍රදේශයේ හැම තැනම ජීව රථයෙන් ගමන් කරනවා අප දැක තිබෙනවා. නමුත් ඒ ජීව රථය දැන් හමුදාවට පවරාගෙන තිබෙන බව අපට ආරංචියි. මගේ ආසනයේ කෘෂි කාර්මික සංවර්ධන අධිකාරියේ කලින් සිටි කළමනාකාර මහත්මයා උසස් වීමක් ලබා වෙන්න පලාතකට මාරුවෙලා ගිය නිසයි, මේ ඇඬුරුකුට ඇති වුණේ. මෙහිදී මම කියි කෙනෙක් විවේචනය කරනවා නොවෙයි. නමුත් මෙම සිද්ධියේදී විශාල වරදක් සිදුවී තිබෙන බව මට පෙනෙන නිසා එම වරද නිවැරදි කරන හැටියට මම ගරු ඇමතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ජී. වී. එස්. ද සිල්වා මහතා (හබරාදුව)
(**ශ්‍රී. ජී. වී. එස්. ද සිල්වා — හබරාදුව**)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

අක්මිමත ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරාණ මහතා) සඳහන් කළ කාරණය ගැන මම වචනයක් කීවුණුකි. හබරාදුව ආසනයේ කෘෂි කාර්මික සංවර්ධන අධිකාරියේ සිටි කළමනාකාර මහත්මයා අක්මිමත ආසනයේ පදිංචි මහත්මයා.

රිචඩ් පතිරාණ මහතා
(**ශ්‍රී. රිච්ආඩ් පතිරාණ**)
(Mr. Richard Pathirana)

නැහැ, ඒක සම්පූර්ණ වැරද්දයි. ඒ මහත්මයා බද්දේගම පදිංචි මහත්මයාය. බද්දේගම ගරු මන්ත්‍රීතුමා මෙම ගරු සභාවේ ඉන්නවා. එතුමාත් ඒ ගැන දන්නවා ඇති.

ජී. වී. එස්. ද සිල්වා මහතා
(**ශ්‍රී. ජී. වී. එස්. ද සිල්වා**)
(Mr. G. V. S. de Silva)

දැන් ඒ මහත්මයා අක්මිමත ආසනයේ කෘෂි කාර්මික සංවර්ධන අධිකාරියට මාරු කර තිබෙනවා. හබරාදුව ආසනයේ කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ කළමනාකාර වූයට හබරාදුව පළාතේම අවස්ථා කෙනෙක් පත් කර තිබෙනවා. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ගොද දක්ෂ

මහත්මයෝගීන් පත් කර තිබෙන බව පෙනෙන්නට ඇත. අක්මමන ආයතනයේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාරී මධ්‍යස්ථානවලදී මාරු කළ කොට්ඨාසවලදී මහත්මයා ඉතාමත් දක්ෂ මහත්මයෝගීන් බව කියන්නට හැක. ඒ මහත්මයා ගොදුරු පලපුරුද්දක් තිබෙන මහත්මයෝගීන්, ඒ මහත්මයාට අක්මමන ආයතනයට සහතික කිරීමට අවස්ථාවක් මාරුවීමට ඉල්ලා තිබෙන්නේ, ඒ නිසයි. ඒ මාරු කිරීම සිදු කර තිබෙන්නේ, මෙහිදී වරදක් සිදු කර නැහැ. ඉතාමත් දක්ෂ, පලපුරුද්දක් ඇති මහත්මයෝගීන්, අක්මමන ආයතනයේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාරී මධ්‍යස්ථානවලදී මාරු කර තිබෙන්නේ.

අක්මමන ආයතනයේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ ජීප් රථය ගැනත් ඒ ගැන මන්ත්‍රණයා සඳහන් කළා. ඒ ජීප් රථය යුද හමුදාවට දී තිබෙනවාය කියා ආර්ථික බව කීවා. ඒ ජීප් රථය යුද හමුදාවට දීලා තැහැ. එය අරත්වැඩියා කිරීමට ගොස් එකට දමා තිබෙනවා. අරත්වැඩියාට අවසන් වුණු හැටියේ ඒ කළමනාකාරී මහත්මයාට ඒ ජීප් රථය ලැබෙනවා ඇති.

රිචඩ් පතිරණ මහතා
(**ශ්‍රී. ආ. චීෂ්පල් පත්තිරාණ**)
(Mr. Richard Pathirana)

ගරු කථානායකතුමනි, අක්මමන ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට කැඳවූ අයට මෙයින් අධ්‍යයනයක් වූණු බවයි. මම කීවේ, පසු මාරුගෙන් දැන්වීම දැලා අපේක්ෂාකරන කැඳවලා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුවා. හබරාදව ආයතනයේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාරී මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ අක්මමනට මාරුවීමක් ඉල්ලා තිබුණා නම්, අක්මමන ආයතනයේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාරී මධ්‍යස්ථානවලදී මාරු කළ පසුදේ දැන්වීම දැලා සම්මුඛ පරීක්ෂණයක් කැඳවූයේ ඇයි ?

ආර්. එම්. කරුණාරත්න මහතා (ඌව-පරණගම)
(**ශ්‍රී. ආ. ආර්. එම්. කරුණාරත්න — කරුණාරත්න**)
(Mr. R. M. Karunaratne Uva-Paranagama)

ගරු කථානායකතුමනි, කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීමට මටද අවස්ථාව ලබා දීම ගැන මම සතුටින් වෙමිනි.

ගරු කථානායකතුමනි, තමුත්තාත්තේ කෘෂිකාර්මික ඇමතිතුමා වශයෙන් සිටි කාලයේදී, එනම් 1978 වර්ෂයේදී, මෙම කෘෂි කාර්මික සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ. මේ මාරුගෙන් අපට සැහෙන වැඩ කොටසක් කරගෙන යන්නට පුළුවන් කම ලැබුණි. විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රණයන්ට මෙම ආයතනයෙන් වන සේවාව ගැන සැහෙන අවබෝධයක් තිබෙනවා ඇතැයි කියා මම හිතන්නවා. අන්තහමුදාලේ ගරු මන්ත්‍රණයා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවාක් මෙන්, මෙම කෘෂි කාර්මික සංවර්ධන අධිකාරියට උපදේශක ආයතනයක් වශයෙන් කටයුතු කරන්නවා මිසක් ඊට ලැබිය යුතු සමහර බලතල ලබාදී තැහැ. උදාහරණයක් වශයෙන් මේ කාරණය පෙන්වා දෙන්නට පුළුවනි. එළවළු ඇට ලංකාවට ගෙන්වීම එක්දහස් තවසිය හැට ගණන්වල සිට කෙරුණේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ පේරාදෙණියේ බීජ අංශයෙනි. මේ කටයුත්ත මේ විටට කරගෙන එන අතරතුරදී පොදුගලික අංශයෙන් එළවළු බීජ ඇට පිටරවින් ගෙන්වන්නට පටන් ගන්නා. ඒ පේරාදෙණියේ කෘෂිකාර්මික බීජ අංශයේ මහත්වරුන්ට ඒ කටයුත්ත කරගෙන යාමේදී අපහසුකම් සිදුවුණා යයි අපට තම හිතන්නට බැහැ. මන්ද, ඒ අය ඉදිරිපත් කර තිබෙන වාර්තාව දෙස බැලුවාම එම කටයුත්තෙන් පාවුළු සිදුවී තිබෙන බවක් පෙනී යන්නේ තැහැ. පිටරවින් එළවළු ඇට ගෙන්වා ලංකාවේ ගොවි ජනතාවට ඒවා බෙදාදීමෙන් මෙම ආයතනයට පාවුළු සිදුවී තැහැ. පසුගිය අවුරුද්දේ මැද හරයේ පමණ සිට මේ ව්‍යාපාරය පොදුගලික අංශයේ වෙළෙඳුන්ට පැවරුණි. ඒ විටට පොදුගලික වෙළෙඳුන්ට මේ කටයුත්ත පැවරුණු අවස්ථාවේදී මෙයින් ගොවිජනතාවට යම්කිසි අපහසු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේවිය කියා ගොවි ජනතාව ගරු ඇමතිතුමාට කැණු ඉදිරිපත් කළා. රු. 10 ක් 15 ක් ගොවා ලබාගත් බීජ ඇටවලට පොදුගලික වෙළෙඳුන්ට මේ කටයුත්ත පැවරීමෙන් පසු රු. 50 ක් රු. 60 ක් ගෙවන්නට සිදුවේවිය කියා කැණු පෙන්වා දුන්නා. කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ සහායක මාරුගෙන්, ප්‍රාදේශීය කෘෂිකාර්මික කමිටු මාරුගෙන් ඇමතිතුමාට මේ බව දැනුම් දුන්නා. මේ එළවළු ඇට ගෙන්වීම පොදුගලික අංශයට දෙන්නට එපය එසේ දුන්නොත් ප්‍රශ්න ඇතිවෙන්නට කියා ඇමතිතුමාට කැණු ඉදිරිපත් කළා.

මේ සම්බන්ධව තවත් ප්‍රශ්නයක් තිබෙන බව කියන්නට හැක. පොදුගලික වෙළෙඳුන්ට එළවළු ඇට පිටරවින් ගෙන්වා බෙදා හැරීමේදී ඒවා පිළිබඳව ප්‍රමිතියක්, ඒ පිළිබඳව වගකීමක් මවුන් භාර ගන්නේ තැහැ. එවැනි තත්ත්වයක් මේ කටයුත්ත කියා දැන් උදව් තිබෙනවා. ගිය අවුරුද්දේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා රු. 25 ට ලබා ගත් එළවළු බීජ ඇට අද ගොවීන්ට වෙළෙඳපොළෙන් ලබා ගන්නට සිදු වී තිබෙන්නේ රු. 110 ක් ගෙවයි. මේක ඉතාමත්ම අසාධාරණයි. මේ පිළිබඳව අපි කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ කීවත් මම හිතන විටට ඒ ගැන සැලකිල්ලක් දක්වුවේ නැහැ. කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියට විවින් විට මේ පිළිබඳව පෙන්වා දුන්නා. තමුත් කිසිම ප්‍රතිකර්මයක් යෙදී නැහැ. මේ පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලීමක් කරන්නවා. මෙසේ මිල ඉහල ගොස් තිබෙන්නේ රේගු ගාස්තු නිසාත්, රුපියලේ වටිනාකම අඩු වැඩි වීම නිසාත් ය කියන එක අපට ගරු ඇමතිතුමාගෙන් දැන ගන්නට ලැබුණි. තමුත් මම එය පිළිගන්නට කැමති නැහැ. මොකද, යම්කිසි වෙනසක් ඇති වුණා නම් 1984 වර්ෂයේ මිලට වඩා සියයට දහයක පමණ වෙනසක් ඇති වෙන්න පුළුවන් බව ඒ පිළිබඳව පරීක්ෂා කළ විට පෙනී යන්නවා. තමුත් සියයට තුන්සියයක, සියයට හාරසියයක පමණ වෙනසක් ඇති වෙන්නට විටියක් නැහැ.

පිටරවින් ගෙන්වන එළවළු ඇට පාරිච්චි කර එළවළු නිෂ්පාදනය කරන මැතිවරණ කොට්ඨාශ දහයක් පමණ උඩරට ප්‍රදේශයේ තිබෙන්නවා. අපි මොන විටියේ සේවයක් ඒ ප්‍රදේශවල ජනතාවට කළත් එළවළු ඇට පොදුගලික අංශයෙන් බෙදා හැරීම පිළිබඳව ඒ ප්‍රදේශයේ සියලු දෙනා තුළ සැහෙන විරෝධතාවක් තිබෙනවා. එම නිසා බීජ අර්තාපල් ගෙන්වන ක්‍රමයට, කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ පේරාදෙණියේ බීජ ඇට අංශය මගින් එළවළු ඇට බෙදා දීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන ලෙස අපි කැටහත් ඉල්ලා සිටින්නවා.

ඊළඟට මම තව කාරණයක් කියන්නට කැමතියි. පහල ඌව ප්‍රදේශයේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ වි ගොවිතැන සඳහා පමණයි. පසුගිය සති කීපය තුළ මහියංගන ප්‍රදේශයට ලැබුණු වැඩිපුර වතුර යොදවා කෘෂිකාර්මික අතින් දියුණු වේගෙන යන එම ප්‍රදේශයේ ජනතාව තව තවත් බලාපොරොත්තු වන්නේ වි ගොවිතැන වැඩි දියුණු කිරීමට පමණයි. දෙවැනි වගාව, දෙවන වගාව වැනි අතිකුත් කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් යොමු වී තිබෙන අවධානය ප්‍රමාණවත් මදි. ලංකාවේ වැඩිපුර වතුර අවශ්‍ය නැති ගොවිතැන්, අපේ රටට අවශ්‍ය දෙවැනි ආදී පළතුරු වර්ග පිටරට පැටවිය හැකි නොයෙකුත් දේවල් වගා කිරීමෙන් සැහෙන ආදායමක් ලබාගන්නට පුළුවන්කම තිබෙන්නවා. වි ගොවිතැන ගැන පමණක් බලාගෙන සිටීම ප්‍රමාණවත් නැහැ. මේ පිළිබඳව ගොවි ජනතාවගේ අවධානය යොමු කරවීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස මම කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි.

කථානායකතුමා
(**ආචාර්ය ආචාර්ය**)
(Mr. Speaker)

Order, please ! Mr. Deputy Speaker will now take the Chair.

අනතුරුව කථානායකතුමා මුලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා

[නෝමන් වොයිආරත්න මහතා] මුලාසනාරුවී යයි.
අනුරාධ පීඨය, ආචාර්ය ආචාර්ය අනුරාධපුත්තීර්ණ ජීවකංඝ, පීඨපති ආචාර්ය ආචාර්ය [ශ්‍රී. ආනන්ද ත්වරණය] නිවැරදිව සිටිති.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNE] took the Chair.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(**ශ්‍රී. ආ. ආනන්ද ත්වරණය — කොත්මලේ**)
(Mr. Ananda Dassanayake - Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ පිළිබඳ ගරු ඇමතිතුමා විසින් ඉදිරිපත් කර ඇති, කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ වාර්තාව මම විකක් දුරට කියවුවා. ඉතාම වැදගත් කරුණු රාශියක් එහි ඇතුළත් වී තිබෙනවා. කෘෂිකාර්මික සංවර්ධන අධිකාරිය ගැන කල්පනා කර බලන විට මෙහි සීමාව මොකක්ද කියන්නට බැහැ. මෙහි සඳහන් වී තිබෙන හැටියට ලංකාවේ කෘෂිකාර්මියට අයිති සෑම දෙයක් ගැනම නොයා බැලීමේ වගකීමක් මෙයට තිබෙනවා. වාර්ෂික, කීර් පටිව පාලනය, කෘෂිකාර්මික ණය සහ ඉතිරි කිරීම, කැලෑ තැවන වගා කිරීම,

[ආනන්ද දසනායක මහතා]

කෘෂි රක්ෂණය, කොටු වූ ඉඩම් වැවීම, වැව් තැනීම, ගොඩ වි තිබෙන වැව් සකස් කිරීම ආදී වශයෙන් බලන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අයිති කිසිවක් මෙයින් අත්හරින්නට බැහැ. ඒ හැම දෙයක් ගැනම වගකීමක් කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියට තිබෙනවා.

කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති රත්ජන් විජයරත්න මහත්මයා 1955 පමණ සිටම මම හොඳට දන්නා හදුනන කෙනෙක්. එතුමා හොඳ දක්ෂ වැවිලිකරුවෙක් හැටියට මම පිළිගන්නවා. එතුමාට ඒ පිළිබඳව දක්ෂතාවක් තිබෙනවා. එතුමා පිළිබඳව අතින් කරුණු අපට මතින්තට තිබෙන්නේ කරන වැඩකටයුතු වලිනුයි. එතුමා පසුගිය 18 වන ද මගේ ආසනයට ගියා. එතුමා එහි ගොස් මහජනතාව හමු වුණා. ඒ වෙලාවේ මමත් එහි සිටියා. ඒ අවස්ථාවේදී එතුමා ප්‍රකාශ කළ විධියටත්, පිළිතුරු දුන් විධියටත් ඒ වැඩ කටයුතු බොහොම ඉක්මණින් කරයි කියා මම බොහොම සන්තෝෂ වුණේ. ඒ පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මොකද මිනිසුන්ට පොරොන්දු දීලා ආවොත් ඒ පොරොන්දු ඉටු කරන්නට ඕනෑ. සමහරවිට නව අවුරුදු දෙක තුනක් ගත වන තුරු එතුමා එහි නොයැවෙන්නට පුළුවන්. ඒ වන විට ඒ වැඩ කටයුතු නොකෙරුණේත් ඒ පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන්නේ මගෙනුයි. ඒ ගැන විශ්වාසයක් තබල මමත් කීව්වා ඒ පොරොන්දු ඉෂ්ට කරයි කියා. එක පොරොන්දුවක් තමයි පුත්තලමය තහරණේ තිබෙන විශාල ජලාශය සකස් කිරීම පිළිබඳ පොරොන්දුව. ඒ වැව බලන්න අපි ගියා. ඊට පහළින් තිබෙන ප්‍රදේශ ගොවිතැන් කිරීම සඳහා ඒ වැව සුදු කර, පස් ඉවත් කර සකස් කරන්නට කියා වහාම නියෝගයක් එතුමා එහිදී දුන්නා. එය ඉතා ඉක්මණින් ඉෂ්ටවෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ගරු කෘෂිකර්ම ඇමතිතුමාත් යම්කිසි පියවරක් ඉතා ඉක්මණින් ගනියි කියා මා බලාපොරොත්තු වෙනවා. මේ වැඩ කරනවාය කියා කියලා එන්න පුළුවන්. නමුත් එහෙම කියලා ඇවිත් ඒ වැඩ සිදු නොවුනහොත් ඊළඟට අපි දෙගොල්ලන්ටම ප්‍රශ්නය එනවා.

ලැන්ඩ් රිජිස්ට්‍රාර් කොමිෂන් එකට අයත් කොටුවු ඉඩම් ග්‍රහණ තිබෙනවා. සමහරවිට ඒවා රජය වටන්තේ තැනීම ඒ විධියටම තිබෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ මිනිසුන්ට වටන්ත ඉඩම් කැබැල්ලක් තැනෑ. ඒ ප්‍රදේශයේ තිබුණු ඉඩම් සියල්ලම ගහ දැදීම නිසා යට වුණා. ගහ දැදීමේ ව්‍යාපාරය නිසා ගම් විසි තවයක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම යට වුණා. දැන් ඉතිරිව තිබෙන්නේ බොහොම සුළු ඉඩම් ප්‍රමාණයක්. ඒ ඉඩම්වලින් සමහර ඉඩම් කැලෑ ඉඩම් වශයෙන් ලැන්ඩ් රිජිස්ට්‍රාර් කොමිෂන් එකට අයිති වෙනවා. ගහ දැදීමේ ව්‍යාපාරය නිසා හානි පැමිණුන මිනිසුන්ට ඒ ඉඩම් වටා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නට කියා කරුණු රාශියක් මහජනතා එද ඉදිරිපත් කලා. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපති රත්ජන් විජේරත්න මහතා මේ කටයුත්ත කරයි කියා මා බලාපොරොත්තු වෙනවා. ගරු ඇමතිතුමා වෙතත් ඒ පිළිබඳ වගකීම පැවරෙනවා කියන එකයි මගේ හැඟීම.

තේ ඇමරට් සඳහා සඳහා අපේ ප්‍රදේශයේ පැක්ටරි තැනෑ. අපේ ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන කර්මාන්තයක් තමයි තේ කර්මාන්තය. පුත්තලමය සහ හෙල්බඩ ප්‍රදේශවල අපි රැස්වීම් දෙකක් පැවැත්වුවා. සුළු තේ වතු හිමියන් ග්‍රහ දෙකක් ඒ අවස්ථාවේදී ඒ රැස්වීම්වලට ආවා. ඒ අවස්ථාවේදී මමත් සිටියා. අතිකුන් නිලධාරීන් ඇවිත් සිටියා. ඒ හැම එක්කෙනා ඉදිරියේදීම එතුමා පොරොන්දුවක් දුන්නා. ඊළඟට අපි "වොයිසි" කියන පැක්ටරි එක බලන්නත් ගියා. "හැරෝ" කියන පැක්ටරි එක නිකම් වහලා තිබෙන්නේ. එහි වැඩ කරන්නේ තැනෑ. එය ලැන්ඩ් රිජිස්ට්‍රාර් කොමිෂන් එකට අයිති එකක්. කර්මාන්ත ඇමතිතුමාත්, මමත්, සුළු තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාත් ගිහින් ඒ නිලධාරීන් හමු වුණා. නමුත් එය දෙන්න බැහැ කීවා. මෙම පැක්ටරිය වහලයි තිබෙන්නේ. ඒවායේ ප්‍රයෝජනය ගන්න එ වතු පාලකයින් ඉඩ දෙන්නේ තැනෑ. ඒ වත්තේ දර වෙනත් තැන්වලට ගෙන යනවා. සුළු තේ වතු සංවර්ධන අධිකාරියේ එය ඉල්ලුව දෙන්න බැහැ කීවා. මා දන්නේ තැනෑ මෙහි තීරණය මොකක්ද කියා. මේ කටයුත්ත සඳහා ගරු ඇමතිතුමා මැදිහත් වී ලැන්ඩ් රිජිස්ට්‍රාර් කොමිෂන් එක මගින් මෙය සම්පූර්ණයෙන් නිරාකරණය කර දිය යුතුයි ඒ ප්‍රදේශයේ සුළු තේ වතු හිමියන් වෙනුවෙන්. එතුමා පොරොන්දු වුණා එය ඉෂ්ට කර දෙනවාය කියා. ඒ "හැරෝ" කියන වත්තේ තිබෙන පැක්ටරිය සුළු තේ වතු සංවර්ධන අධිකාරියට ලබා දෙනවාය කියා මහජනතා ඉදිරිපිට, නිලධාරීන් ඉදිරිපිට එතුමා දුන්න ඒ පොරොන්දුව වහාම ඉෂ්ට කරයි කියා මා බලාපොරොත්තු වෙනවා.

ඇල-අමුණු වගයකුත් කැඩී තිබෙනවා. ඒ ඇල-අමුණු එතුමා බලන්න ගියා. එතුමාගේ වැඩපිළිවෙල ගැන මා බොහොම සංතෝෂ වෙනවා. එතුමා උඩින් නියෝග නොදී ඒ ස්ථානයට ගිහින් බැලීම ඉතා වැදගත්. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් එතුමා මටත් කථා කරලා, ඒ ස්ථානයට ගිහින් ඒවායේ දුර්වලකම් සොයා බලා ඒවාට ප්‍රතිකර්ම කරනවාය කියා දුන්න පොරොන්දුව කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ වැදගත් සේවයක් හැටියට මම සලකනවා. නමුත් ඒ පොරොන්දු ඉෂ්ට නොවුණහොත් ඊළඟට මේ ගරු සභාවේදී ඒවාට විරුද්ධව කථා කරන්න මටම සිදු වෙනවා.

අපේ ප්‍රදේශයේ සමුපකාර සමිතිවලට තිබුණු බලයක් ඒ වාගේම ශක්තියක් තමයි කීර් නිෂ්පාදනය පිළිබඳව කටයුතු කිරීම. නමුත් ඊයේ - පෙරේද පත්තරවල තිබෙනවා මම දක්කා, කෘෂිකර්ම සංවර්ධන අධිකාරිය, සමුපකාර ඇමතිතුමා, "මිල්කෝ" නමැති කොමිෂනරියට පරාද වුණාය කියලා කීර් නිෂ්පාදනය, කීර් එකතු කිරීම හා බෙදාහැරීම සඳහා සමුපකාර සමිතිවලට තිබුණු බලතල අලුතෙන් පිහිටුවන ලද මිල්කෝ නමැති සමාගමට හිමි වී තිබෙනවා. එය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමාගෙන් ඵල ල වුණු අභියෝගයක්. දැන් සමුපකාර සමිතිවලට බලතල තැනෑ. තිබුණු බලතල සියල්ල ඒවායින් අහකට ගෙන තිබෙනවා. මාර්තු මස 18 වැනි ද රත්ජන් විජේරත්න මහතා එහි ගිය අවස්ථාවේදී මේ ප්‍රශ්නය විශාල වශයෙන් වැඩි දෙනෙකුගෙන් ඉදිරිපත් වුණා. කීර් හරක් ඇති කර අපි අමාරු තත්ත්වයට වැටෙනවායයි එද මිනිසුන් කියා සිටියා. පුත්තලමය කීර් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය තිබෙනවා. එවැනි සමිති දැන් නිකම්ම අයෝජි වෙන්න යනවා. ගරු ඇමතිතුමා මේවා සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෑ. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඉදිරිපිටදී මේ කරුණු ඉදිරිපත් වුණා. මේ කරුණු සම්බන්ධව සලකා බලන විට නව වික කාලයකින් කෘෂිකර්මයෙන් ඒවත් වන්නට උත්සාහ කරන ඒ අසරණ කීර්පට්ටි අයිතිකාරයන් අනාථ වෙන බව පෙනෙනවා. සමුපකාර සමිතිවලට තිබුණු සියලුම බලතල මිල්කෝ ආයතනයට ගත් විට සමුපකාර සියල්ල වසා දමන්න සිදු වෙනවා. බහුජාතික සමාගමක් වශයෙන් ඒ ආයතනයට සියලු බලතල දෙන්නට සිදු වෙනවා.

මේ සමුපකාර සමිති ආරක්ෂා කරගන්නට ගරු ඇමතිතුමා උත්සාහ දරන බව මම දන්නවා. නමුත් ඒ සටනෙන් එතුමා දිනයිද පරදීයිද මම දන්නේ නැහැ. පත්තරවල නම් පල වුණේ ඇමතිතුමා පරාද බවයි. කෘෂිකර්මික සංවර්ධන හා පර්යේෂණ කටයුතු පිළිබඳ ඇමතිතුමා සටනෙන් පරාද බව පත්තර දෙක තුනකම වාර්තා වී තිබුණා. අපි ඉල්ලා සිටින්නේ මෙයයි. නමුත් තාත්තේ සටනින් පරාදද? තැන්තම් නවත් සටන කරගෙන යනවාද? ජයග්‍රහණය නමුත් තාත්තේ සටන වැද? එසේ තැන්තම් සටනෙන් නමුත් තාත්තේ පරාද වෙලා කීර් නිෂ්පාදනය පිළිබඳ සමුපකාර ව්‍යාපාරයත් පරාද වෙනවාද යන කරුණු අපට පැහැදිලි කර දෙන්න.

අනෙක් කරුණ මේකයි. කීර් හරක් බෙදීම එක් පක්ෂයකට එක් කණ්ඩායමකට පමණක් සීමා වෙනවාය යන්න එද අප ඉදිරිපිට දී ආ නවත් වෝදනාවක්. මිනිසුන්ගෙන් ඒ වෝදනාව ඉදිරිපත් වුණා. ඒ කණ්ඩායමට, ඒ පක්ෂයට හැර අනෙක් කිසිම කෙනෙකුට ණයක් ගන්නත් බැරි බව ප්‍රකාශ වුණා.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
කවුද ඒ වර්ගය?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

වර්ගය ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශයේ වතු වල වැඩ කරන දෙමල ජනතාව. දෙමල ජනතාවට කීර් හරක් දෙනවාට අපි විරුද්ධ නැහැ. නමුත් එය එක කටවියකට පමණක් සීමා කිරීම වැරදියි. ඒ වෝදනාව එද ප්‍රසිද්ධියේ ආවා. කීර් හරක් ලැබෙන්නේ එක් පිරිසකට පමණක් බවට ප්‍රසිද්ධියේ වෝදනාවක් ආවා. එහෙම නම් එතැන ජන වර්ගීය ප්‍රශ්නයක් මතු වෙනවා. එවිට අනෙක් වර්ගයා නිශ්චලව ඉක්මන් තැනෑ. ඒ අයත් කීර් නිෂ්පාදනය කරනවා නම් ඒ අයටත් ඒ ගැන ආශාව තිබෙනවා නම් ඒ අයටත් ණය පහසුකම් ආදිය ලැබෙන්න ඕනෑ. කීර් නිෂ්පාදනය කීර්මේ අනෙක් පහසුකම් ඒ අයටත් ලැබෙන්න ඕනෑ. ඒ නිසා එක් පක්ෂයකට එක් කණ්ඩායමකට

පමණක් ඒ පහසුකම් සැලසීම වැරදියි. මා එදක් ග්‍රාමීය සංවර්ධන ඇමතිතුමාට විරුද්ධව ගියේ මේ නිසාවයි. අපේ මිනිසුන්ගේ සියලුම ඉල්ලුම් පත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ගරු ඇමතිතුමා කරුණාකර මේ ගැන යොයා බලන්න. ජනතාව මේ ප්‍රශ්නය මතු කළ විට ඔවුන් ජන වර්ගීය ප්‍රශ්න මතු කරනවායයි තවුන්තාන්දේලා කියනවා. ඒ අය කොමියුනිස්ට් මයින්ඩ්හි තෙවන් ජාතිවාදී අදහස් ඇති මිනිසුන්යයි තවුන්තාන්දේලා කියනවා. අමාත්‍යාංශය එක් පක්ෂයකට පමණක් මේ පහසුකම් ලබාදෙන බව පෙනෙන විට අතෙක් මිනිසුන් නියමබදව ඉන්නේ නැහැ. ඒ අයගේ කටවල් බැඳ තබන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මේ නිසා මෙතැන ලොකු ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.

කීර්ති ජායවර්ධන සඳහා සිංහල ජනතාවගේ දෙමළ ජනතාවගේ මුදල්ම ජනතාවගේ සත්‍ය ලබා ගන්නට ඕනෑ. නමුත් ඒට අවශ්‍ය පහසුකම් එක කණ්ඩායමකට පමණක් දෙනවා නම් ඒක වැරදියි. කොත්මලේ ප්‍රදේශයේ අපේ ජනතාවගේ කී දෙනෙකුට මේවා දී තිබෙනවාද වතුකරයේ හා අතෙක් ප්‍රදේශවල අතෙක් අයට කොතෙක් දී තිබෙනවාද යන වග මම කියන්නම්.

එදක් මේ කරුණු ඉදිරිපත් වුණා. ගරු ඇමතිතුමා සමහර විට කීර්ති ජායවර්ධනගේ ඇත් වන්නට අවස්ථාව එළඹෙනවා, මේ සම්බන්ධයෙන් දැන් - දැන්ම නීසි පියවර නොගන්නෝ. මේ ගැන මගේ සම්පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

මගේ කොට්ඨාශයේ වේල්ල බැඳීමේ ප්‍රශ්නය නිසා මුළු ලංකාවේම කෘෂිකර්මය දියුණු කිරීමට මුළු රටටම කැම සැපයීමට, විදුලි බලය සැපයීමට අපි පරිත්‍යාගයක් කළා. ඒ විධියේ පරිත්‍යාගයක් කළ මිනිසුන් ඒ ප්‍රදේශයෙන් පිට යවන්නේ නැතිව ඔවුන්ට ඒ ප්‍රදේශවලින්ම ඉඩකඩම් ලබා දෙන්නට ඕනෑ. දැනටමත් ඒ ප්‍රදේශයේ සිංහල ජනතාව සියයට 15 ක් පමණ වන තෙක් පහල බැස තිබෙනවා.

ගාමනී ජයසූරිය මහතා
(නි.රු. ආගමනී ඉයාසුරියා)
(Mr. Gamani Jayasuriya)

Sir, we are discussing the Annual Report of the Agricultural Development Authority for 1983. He is asking me to look after all the Ministries in this country.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

I think the Agricultural Development Authority, the Land Reform Commission and even the lands of the area are included.

සමහර විට ගරු ඇමතිතුමාට පොඩි හදිසියක් තිබෙනවා වෙන්න ඇති. එතුමා සමග මගේ විරුද්ධත්වයක් නැහැ. මම කියන්නේ මෙයයි. මේ ප්‍රදේශයෙන් අපි ඉඩම් ඉල්ලුවා. මම මේ ගැන මේ ගරු සභාවේදී සිය වතාවක් පමණ කීව්වා. අපේ දිසා ඇමතිතුමයන් මේ කාරණයට සම්බන්ධ වුණා. එතුමිය අපට උදව් කළා. නමුත් අපි දෙනුත් දෙනාගේම ඉදිරිපත් කිරීම් යම්කිසි පිරිසක් විසින් තිකම්ම කුණු කුඩයට දමා තිබෙනවා. අපි ඉඩම් ඉල්ලුවා. නමුත් අපට ඉඩම් දුන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ සිංහල ජනතාවගේ සංඛ්‍යාව සියයට 15 ක් 20 ක් පමණ වන තෙක් පහල බැස තිබෙනවා. ඉඩම් ගන්න බැරිවීම නිසා අපට ග්‍රහස් අය ඒ ප්‍රදේශයෙන් පිට කරන්න සිදු වුණා. මාදුරුමය, උල්තිටිය ආදී නොයෙකුත් තැනිවිලට ඒ අය ගියා. ඒ උදවිය කොහේ ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ.

නියෝජ්‍ය කථානායකතුමා
(නිරානුච්ඡි ජායවර්ධන අමාත්‍යවරයා)
(Mr. Deputy Speaker)

Order, please! That issue does not strictly come within his purview. Certainly you can mention it but please be brief. I do not know whether this Minister can help you.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

I am not against anybody but this is what has happened to us. The Agricultural Development Authority could look into these matters. He promised to look into them in my presence and in the presence of a large gathering. Therefore I want him to do it.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මට සමාවෙන්න. මම මේ විධියට කථා කරන්නේ මම මේ ප්‍රශ්නයෙන් වෙලිල සිටින නිසයි. මම මේ ප්‍රශ්නයෙන් දැවෙනවා. ජාතිය ආරක්ෂා කිරීමත්, ආණ්ඩුව ආරක්ෂා කිරීමත්, ජාතියේ ජීවය ආරක්ෂා කිරීමත් කරන්න සිදුවී තිබෙන්නේ කොත්මලේ, වික්ටෝරියා ව්‍යාපාරවලිනුයි. ඒ ප්‍රදේශවල ජනතාවටයි ඒ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ. ඒ ප්‍රදේශවල ජනතාව ලොකු පරිත්‍යාගයක් කර තිබෙනවා. එහෙම නම් ඒ පරිත්‍යාගයක් කළ ජනතාවට රජයෙන් විශේෂ සැලකිල්ලක් කෙරෙන්න ඕනෑ. මුළු රටකම ජීවත් කරවීම සඳහා ඒ අයගේ පාරම්පරික දේවල්, ඒ අයගේ වස්තුව, ඒ අයගේ රක්ෂාවල් ආදී සියල්ල අත්හැර දමන්නට සිදු වුණා. එහෙම නම් ඒ අය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් කරන්න ඕනෑ. මම මෙතැනදී එක් කාරණයක් මතක් කරන්න ඕනෑ. ලැන්ඩ් රිෆෝම් කොමිෂන් එකට අයිති ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරියට, මහවැලි සංවර්ධන ඇමතිතුමා විසින් ඉල්ලා සිටී විට ඒවා දෙන්න බැහැයි කීව්වා. ඒ එක ඉඩම් කැල්ලක් දුන්නේ නැහැ. බොහෝම අමාරුවෙන් "රොස්ටර්" වන්නේ පමණක් සැහෙන ප්‍රමාණයක් ගන්නා. අතින් එක තැනකින්වත් දුන්නේ නැහැ. නමුත් ඒ ඉඩම් පුද්ගලයන්ට විකුණන්න පුළුවන් වුණා. "වැලන්ඩන්" වන්නේ ඉඩම් පුද්ගලයන්ට විකුණා තිබෙනවා.

The CWC Chairman or the Hon. Minister of Rural Development or somebody has bought it. May be one of his relations.

නියෝජ්‍ය කථානායකතුමා
(නිරානුච්ඡි ජායවර්ධන අමාත්‍යවරයා)
(Mr. Deputy Speaker)

Order, please! You cannot make a statement like that unless you are sure about it.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

I am not going against the Hon. Minister of Rural Industrial Development.

නියෝජ්‍ය කථානායකතුමා
(නිරානුච්ඡි ජායවර්ධන අමාත්‍යවරයා)
(Mr. Deputy Speaker)

So why mention his name ?

ආනන්ද දසනායක මහතා
(නි.රු. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

But I think his relations bought that estate and the factory. The factory had been developed dumping about one or one-and-a-half million rupees. After that it was sold to some person. That is one thing.

අතින් කාරණය මෙයයි. [බාධා කිරීම] මෙතැන මෙතැනදී තමයි කියන්න තිබෙන්නේ "තෝන්ත තැන්න" කියලා. අපේ ගරු කර්මාන්ත ඇමතිතුමාට කට නියාගෙන ඉන්න බැහැ.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා (කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)

(ති.රු. என். டென்சில் பெர்னாண்டோ — கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சர்)

(Mr. N. Denzil Fernando - Minister of Industries & Scientific Affairs)

කට නියාගෙන ඉන්න නොවෙයි පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන්නෙ කටා කරන්නයි. මහවැලිය ගැන කටා කරන තමුන්නාන්සේ මොකක්ද කියන්නේ ? ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙපමණ ලොකු වැඩක් ඉතාමත් පොඩි දෙයක් නොහොත් තුටු දෙකක දෙයක් කරන්නයි මය විරුද්ධ පාර්ශ්වය දඟලන්නෙ. මෙපමණ කෝටි ගණනක් වියදම් කර මුළු ලෝකයේම ප්‍රසිද්ධ වී ඇති මහවැලි ව්‍යාපාරය දත් අවසන් වේගෙන යන වෙලාවේ මේක ලොකු දෙයක් නොවේය තුටු දෙකේ වැඩක්ය කියා පෙන්නුම් කරන්නයි මය දඟලන්නෙ. කොත්මලේ යට වෙව්ව අයට උදව් කරන්නෙ නැත. වික්ටෝරියා එකට යට වෙව්ව අයට උදව් කරන්නෙ නැත කියමින් මය සේරම කිව්වේ මේක පොඩි දෙයක් හැටියට පෙන්නුම් කරන්න මිස වෙන කිසි දෙයකට නොවෙයි.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Are you giving way ? (Interruption). I think we will come back to the subject.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

My good Friend got bowled yesterday.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(திரு. என். டென்சில் பெர்னாண்டோ)
(Mr. N. Denzil Fernando)

No, I am here.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Why recall all this ?

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(திரு. என். டென்சில் பெர்னாண்டோ)
(Mr. N. Denzil Fernando)

I have spent about 27 years in court defending in cases.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I do not want to question that.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Please continue. The hon. Member for Matugama also wishes to speak.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

රජය දේශපාලනිකව ලක් කරනවා නොවෙයි. තමුත් රජයේ සමහර ක්‍රියාකාරීත්වයන් නිසා මේවා සිදුවන බවයි මම කියන්නෙ. ඒ ප්‍රදේශයේ ජනතාව ඉල්ලුවාම දෙන්න බැහැ කිව්ව ඉඩම් අර විධියට දුන්නෙ කොහොමද ? ඔයින් එකක් " වැවෙන්ඩන් " වන්න. අනික " රම්බොඩ " වන්න.

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

Those are matters which he must take up with those particular Authorities.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Exactly.

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

He is wasting the time of the House and the tax-payers money here.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

No.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

This Hon. Minister cannot help you.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I have never seen you getting annoyed. Are you getting annoyed because of what I say ? I am very sorry. I thought you are very patient.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! This is not a subject on which you can-

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

This is under the Land Reform Commission. It is under his control.

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

The Land Reform Commission is not under me.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

It is not under him.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

He promised the other day-

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

You can take it up with him.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I want to get it recorded here because my people must know it, the people of Kotmale. If not—

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

You go by default ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Yes, that is right. They will come down on me.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

We will help you.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

මිනිස්සු මේක පෙන්වලා දුන්නා. ජනරජයේ පොද්ගලික කට්ටියකට රථබෝධවත්ත දුන්නාය කියා පෙන්වා දුන්නා. තුන්වෙනි එක තෝන් පුණ්ඩල මය—

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

මන්ත්‍රිතුමා මේ ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන කියන කරුණු ඉදිරිපත් කළ යුත්තේ ඒ අමාත්‍යාංශය යටතේ කථා කරන අවස්ථාවකදීයි. මේක මට කිව්වට මට කිසිම දෙයක් කරන්න බැහැ කෙ මේකට.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

යුළු අපනයන බෝග වර්ග දියුණු කිරීමට මෙහෙම කටයුතු කරනවාය කියා රාජ්‍ය විජේරත්න මහතා ඒ ගෝලීයව පොරොන්දු වුණේ කොහොමද ? මම අහන්නේ ඒකයි.

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

ඒ අමාත්‍යාංශය ගැන කථා කරන වේලාවේදී අහන්න කොහොමද රාජ්‍ය විජේරත්න මහතා මේවා පොරොන්දු වුණේ කියා. දැන් කොට්ඨාස ඒක අහන වේලාව.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

අපි කියන්නේ ඒ දුන් පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුය කියන එකයි. එතෙක්දීත් මම කීවා මේ වත්ත අහවලා දී තිබෙනවාය. අහවල් වත්ත මැස්කොන් කොමිටියට දී තිබෙනවාය කියා. ඒ අතරතුරේදී අපට කියනවා දැන් ඉඩම් තැහැ කියා. ගරු ඇමතිතුමාට මම කියන්නේ කරුණාකර මා ගැන අනුකම්පා කරන්නකය කියලයි ; ඒ ප්‍රදේශයේ ජනතාව ගැන අනුකම්පා කරන්නකය කියලයි. තමුත් ඇමතිතුමා මේක උකාවියේ කථා කරනවා වාගේ අරව මේව කියා මේක මෙතෙක්ට අදාළ නැත කියා තකි කරනවා.

ගාමනී ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

තැහැ තැහැ. මට භාරගන්න බැරි දේවල් මම භාර ගන්න යන්නේ නැහැ. මට කරන්න තිබෙන දේවල් මම පුළුවන් තරම් දුරට මගේ දැනීමේ තැටියට කරගෙන යනවා.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

තමුත්තාත්තේයේ ප්‍රශ්නයක් ගැන තමයි වාද කරන්නේ. අපි විවාද කරන්නේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව ගැනයි. කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ සහායකතා සම්බන්ධ පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඉටු කළ යුතුය කියන එකයි මම කියන්නේ. මම එහිදී මේ ඉල්ලීම් කලා. තමුත්තාත්තේයේ මීට කලින්දී සැලකූ දුරට කරුණු කීවා. අපේ ප්‍රදේශය යුළු අපනයන බෝගවලට ඉතාමත් හොඳ ප්‍රදේශයක්. තමුත්තාත්තේයේ කලින් සිටි ඇමතිතුමාත් මේ පිළිබඳව සැලකූ දුරට මහත්සියක් අරගෙන තිබෙනවා. ගරු නියෝජ්‍ය ඇමතිතුමාත් ඒක දන්නවා. යුළු අපනයන බෝග වර්ග දියුණු කිරීමට කටයුතු කරනවා යයි එතුමා පොරොන්දු වුණා. කුචර්චලිය ගරු දිග ඇමතිතුමාත් දන්නා පරිදි මෙන්න මේ තරම් ප්‍රමාණයක් යුළු අපනයන බෝග වගා කරන්නට ඕනෑ යයි 1979 දී ඩී. ඩී. ඩී. රුධිරිමේදී කරුණු ඉදිරිපත් කලා. මේ ගැන මම කොයා බැලුවා. මිනිස්සුන් මේ ගැන ප්‍රශ්න කලා. එක්සැල් අක්කර 500 ක් වචන බව කියා තිබුණේ වචන තිබෙන්නේ අක්කර 15 යි. මම ඒ අවස්ථාවේ තිලධාරී මහත්වරුන්ගෙන් ඇසුවා "එක්සැල් අක්කර 500 ක් වචනවා යයි එද තමුසෙලා පොරොන්දු වුණා හේද ?" කියා. එක්සැල් හොඳ මිලකට විකුණන්නට පුළුවන්. එක්සැල් වගාව සඳහා හොඳ භූමියක් තිබෙනවා. එක්සැල් සඳහා යෝග්‍ය දේශගුණයක් තිබෙනවා. එද මුළු කොන්මලේම තිබුණේ එක්සැල් ඒවා නැති කර තමයි. හේ වචන තිබෙන්නේ. එද කී පරිදි මේ එක්සැල් වගාව කලා නම් විශාල විදේශ විනිමයක් උපයා ගන්නට තිබුණා. තමුත් වැව්වේ අක්කර 15 යි. තිලධාරී මහත්වරු ගම්වලට ගොස් ඒවා ගැන කොයා බලන්නේ නැහැ. පත්‍රයේ දැන්වීමක් පළ කර ප්‍රසිද්ධ කලාට වැඩක් නැහැ. සාමාන්‍ය ජනතාව අතර වචනවට දක්ෂ එහෙත් පත්තර කියවන්නට දක්ෂ නැති අය සිටිනවා. අකුරු දැන්නේ නැහැ. තමුත් වචනවට දක්ෂයි. ඒ නිසා ගම්වලට පත් කර සිටින තිලධාරීන් ඒ අය ලඟට ගොස් ඒ අයගෙන් විස්තර අයා ඔවුන්ට උපදෙස් දෙන්නට ඕනෑ. "තමුසේගේ මේ ඉඩම් නිකම් තිබෙන්නේ ඇයි ? අපි තමුසෙලාට ආධාර දෙන්නවා. ඒ නිසා අක්කර දෙකක එක්සැල් වචන" යයි ඔවුන්ට කියනවා නම් ඒ අය වචාව. ඒ වික මම ඒ ස්ථානයේදී කීවා.

අතින් කරුණ කෝපි, ගම්මිරිස්, කරාබු ආදිය සම්බන්ධවයි. මේවා විනාශවීම නිසා අපේ ප්‍රදේශවල තැනිටු වටිනාකම කියන්නට ඕනෑ බිලියනවලිකුයි ; කෝපි සිය ගණනිකුයි. ඒ වැවිලි ඒ තරම් විශාල ප්‍රමාණයක් නැති වුණා. කෘෂිකාර්ම සංවර්ධන අධිකාරිය මගින් ඒවා නැවත ඒ ප්‍රදේශවලට ලබා දෙන්නට ඕනෑ. එද මහජනතාව ඉල්ලීමක් කලා. එය ලබා දෙන්නට තිබෙන්නේ අපේ පුංචි මුද්‍රා බිම් මගිනුයි. කෝපි අක්කර 500 ක් හෝ 1000 ක් වගා කරන්නට අපට පුළුවන්. කරාබුත් එහෙමයි. කරාබු විශාල ගස් වර්ගයක්. එක ගහකින් රු. 20,000 ක් හෝ 25,000 ක් ගන්නා. කරාබු ඉඩම්ද විශාල ප්‍රමාණයක් වතුරට යට වුණා. ඒවා විනාශවී ගියා. ඒ ගැම එකකටම " ස්පෙෂල් ට්‍රිවමන්ට " එකක් හැටියට අපට උදව් දෙන්නට ගරු ඇමතිතුමාට පුළුවන්. වියානා " ස්පෙෂල් සිට " කෙතෙක් හැටියට අපට " ට්‍රිව " කරන්න. ඒකයි අපට ඕනෑකර තිබෙන්නේ. එසේ නැතිව අපි මේ ගරු ඇමතිතුමාට දෙස් කියනවා කොට්ඨාස. මට ඕනෑ කරන්නේ ඒ මිනිසුන්ගේ තැනිටු ආදායම ලබා දෙන්නට වෙනත් ක්‍රමයක් ඇති කිරීමට තමුත්තාත්තේගෙන් උදව් ඉල්ලීමයි. එය ඉටු කරන්නැයි මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා.

ඒ අතරම කිරිපට්ටි සංවිධානය සම්බන්ධවත් තමුත්තාත්තේ අනගැයිය යුතුයි. ඒ අයට ණය දීමේ ක්‍රම මේ කෘෂිකාර්ම සංවර්ධන අධිකාරිය මගින් ඇති කළ යුතුයි. ඒ ප්‍රදේශයේ කිරි පට්ටි පාලනය ගැනුණු කුමාරයාගේ කාලයේ සිටම පැවැතී තිබෙනවා. ගැනුණු කුමාරයා එහි යන විටත් කිරි පට්ටි තිබුණා යයි කතාත්තරවල සඳහන් වෙනවා. ඒ ප්‍රදේශයේ සිටින්නේ හොඳ දක්ෂම ගොවීන්. ඒ ගොවීන්ට සහනයක් දෙනවා නම්, ආධාර දෙනවා නම්, කෘෂිකාර්ම අමාත්‍යාංශයේ වැඩි බරක් ගෙන යන්නට—අදින්නට—ඒ අය යුදකම් බව කියමින් මගේ කථාව අවසාන කරනවා.

අතිරේක මහතා
(ශ්‍රී. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Mr. Deputy Speaker, the discussion on the Report of the Agricultural Development Authority is very important in view of the status that this Authority occupies in our country. If you look at the area, the ambit, of its operation, you would see that nearly 80 per cent of the gross domestic product of the country is covered by this Authority. That is a very significant part of the economy of the country and therefore I feel that the amount of time that is given to this discussion is insufficient. I would like the Acting Leader of the House, while congratulating him to refer this matter to the Government and ask the Government to allot a day for the discussion of agricultural work in our country because we have a number of Agricultural Authorities under the Hon. Acting Leader of the House, the Hon. Minister whose matters we are discussing today, namely, the Hon. Minister of Agricultural Development and Research, the Hon. Minister of Rural Industrial Development, and so on. There is also the area coming under His Excellency the President, the JEDB and the SPC. Hence there is a wide area of operation and I would like, as far as the Opposition is concerned, to have a debate on this matter, so that as much as possible there can be co-ordination of policy because when this Government goes and the next Government comes in, it will be able to have a certain continuity.

Now, Sir, I must say that we are very fortunate in having the present Chairman of A.D.A., Mr. Ranjan Wijeratne.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

And also the Minister. We are very fortunate in having this Minister.

අතිරේක මහතා
(ශ්‍රී. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

We are very fortunate in having the Minister for more than one reason. I would like very much to say that Mr. Ranjan Wijeratne, in his avatar, is able to co-ordinate agricultural activities very well as Head of the State Plantations Corporation, as a very good planter, and as the indefatigable Head of the Agricultural Development Authority, and I have yet to come across public servants who are so devoted to their work, who have gone to the grass-roots levels, to acquaint themselves with the problems of the country. I know that very well, Sir. When I was the Chairman of the Ceylon Transport Board if I remained in the air-conditioned office, I would never have done the work that I did, not even one-tenth of that work. It is only by going into the field that you understand the

problems of the people at the very bottom. So, in that sense, Mr. Ranjan Wijeratne has been doing his job excellently.

Now, Sir, according to the ADA Chairman's review for 1983 page 13, there is a vast perspective of development that he is looking ahead to. He talks about very many items, but I want to take up only a few of them.

One is agricultural insurance. Particularly with the development of the rural banks in our areas, agricultural insurance becomes a very important item because, otherwise, those banks cannot function properly. People cannot get loans properly. so, that is an area, I think, which has been long neglected and it should be developed.

Secondly, in areas where there are tanks—thousands of tanks are there in our country—desilting must take place. I do not know whether there is a programme of desilting. Of course, that again does not come under the Hon. Minister. I think that comes under major irrigation works and not under you. Some are minor irrigation works and the others are major irrigation works.

Then, I come to the question of organic manure because I feel that in our country today we are using more and more chemical fertilizer, chemical pesticides. The other day the Hon. Minister visited the Bombuwala Agricultural Research Station and he found that there they were trying to grow a crop which was able to have nitrogen fixed from the air and then give that nitrogen to the soil and the water of the paddy plantation. This is an area which we must really concentrate on. Even on our state plantations and in the agricultural areas, we spend very little time and energy in producing compost and organic manure. Organic methods should be much more encouraged other than for one reason because oil is becoming scarce, and there will come time when you will not get oil and you will not be able to get the chemical fertilizer.

So, let us, in a country which is green from the air, greener than almost all countries around this region, try to obtain organic manure and set up an organic manure institution to produce it in bags so that it can be made available to the agriculturists of this country. In some areas cattle dung is going to waste. Although I do not favour bio-gas in that way, I feel that cattle dung also should be utilized to produce this organic manure.

Sir, I come to the other very important aspect covered by the Agricultural Development Authority and it is mentioned by the Chairman : to improve marketing of agricultural produce and strengthen village fairs. This is a very important aspect of agricultural development.

The Hon. Minister knows that. I will give you an example: passion fruit. The department under you worked very hard to develop a certain crop, let us say, passion fruit. The people are encouraged to grow passion fruit. Then when they grow passion fruit and want to sell it, the market is not there.

The other day the Hon. Minister of Finance spoke about the effort that is necessary in our country to export products. We are exporting tea, the traditional crop, rubber and coconut. In addition to this we have to develop other exports. The Hon. Minister of Plantation Industries said that we must develop the agriculture of these products and have enough products before we export. There is a small problem. Even to have a great amount of agricultural products, it is necessary to have a marketing authority. You must have a marketing authority. Let us take fruit. It is a very fair field of operation for production for export in the way of either dried, crystallized or tinned. All types of fruit can be made available for the export market.

If you go to China you will see that they use fruit, in crystallized or tinned form for export. We are not able to do that because we have not developed a proper marketing authority that is essential for development of agriculture in our country. There is a Marketing Division in the Agricultural Development Authority and that is what I am going to discuss under this heading, the essentiality of marketing as far as agriculture is concerned.

Very often in our country, particularly the Ministry of Agricultural Development and Research, think only of growing the product. But after that, marketing the product is a big problem for the ordinary farmer. There must be an institution which is able to buy these products at a guaranteed price at a marketing price so that he knows that when he produces those items he will be able to sell them. For example, bees' honey. That is one of the items developed by the Agricultural Department. People are encouraged to keep boxes of bees and produce honey. After they produce the honey, who will buy it? Where do you send it? We are importing Rs. 40 million worth of honey from Australia, but we have honey here. We have no method by which this honey could be marketed by the ordinary people. I asked the Multi Purpose Co-operative Society of Matugama to set up a division for this purpose. But unfortunately they are short of capital and they are unable to do it.

The Hon. Minister of Agriculture himself admitted that the establishment of an authority for fruit cultivation is a necessity but it has not yet been recognised as a necessity by the Government. I think that is the position. You would like to have a marketing authority for fruit – a Fruit Marketing Development Board. It is an essential item for the development of fruit export in our country.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! How long will you take?

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I will take another 15 minutes.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

There is a suggestion to adjourn after this item is over.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I thought the adjournment is at 12 noon.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

The Hon. Minister has also to reply.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

How long will the Hon. Minister want to reply?

ගමනි ජයසූරිය මහතා
(திரு. காமனி ஜயசூரிய)
(Mr. Gamani Jayasuriya)

I can reply for long or I can try to finish by 12 noon. Give me 15 minutes.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I hope the Hon. Acting Prime Minister will take up the matter that I suggested about allocating a date for debate on agricultural matters in this House.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்ரம)
(Mr. Montague Jayawickrema)

We can do that. (*Interruption*). No, no I am not the Acting Prime Minister I am just acting Leader of the House.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Most welcome!

සරත් මුත්තේඨුවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Well, we must have a party.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்ரம)
(Mr. Montague Jayawickrema)

You have to get an allotted chair.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Nature never likes a vacuum. It must be filled.
(*Interruption*).

Sir, I would like to read from page 75 of the Annual Report 1983 of Agricultural Development Authority – marketing Division :

“The ethnic disturbances during July-August further exposed the weaknesses in the organization of Colombo City’s food marketing system.”

Now, generally this comes under the Ministry of Trade and Shipping. But this is also an aspect which comes under the Agricultural Development Authority. Here it says :

“Due to the congested nature of the Pettah market place, traders found it difficult to re-channel outwards the large volumes of produce that continued to flow into this busy centre in Colombo City despite the uncertainties associated with commerce and trade during this period : re-directing supplies out of this terminal was indeed difficult.”

Then again it says :

“The point we emphasize is that *so much produced wastage and near breakdown of the country’s food distribution system at a time of stress had its roots in the severe bottleneck at the City’s food terminal which continues to be located within the Pettah.*”

Then it goes on to say :

“The Parliamentary Consultative Committee on Trade and Shipping (Dec. 1983) stated that :-

‘The Pettah belongs basically to the EXPORT MARKETING FUNCTION’.”

Then further it says :

“ shift the domestic rice and other food trading activities out of this congested, port oriented, City of Colombo along with the fruit and vegetable and other produce marketing functions.”

Therefore, the Hon. Minister will take cognizance that the development of agriculture is very much dependant on the marketing of those products.

I have urged this over and over again. I told the Hon. Prime Minister that the Pettah market must be removed from that place. His answer was that a market must organically grow. I do not believe in that nonsense, because in that case the market which was in Paris for so long from the time of the French Revolution was

removed about 10 years ago. Where is the organic development of the new market in Paris ? The City of Paris and the City of London have developed markets according to the old dictates of commerce and trade. But we are now living in a new era. You will remember about 50 years ago the bulk of the food of this country was brought from India and distributed from Colombo. It was in the hands of foreigners. Today the bulk of the food of this country is being produced in this country, and therefore the marketing functions of agriculture must equally make a change. I say, Sir, that the Hon. Prime Minister has capitulated to the vested interests of the Pettah who do not want the market shifted to Orugodawatte, as suggested by the Ministry of Trade at its Consultative Committee. Therefore, I feel that the Agricultural Development Authority’s views must be taken into account in the development of the marketing system in Sri Lanka, and particularly, of Colombo.

Sir, I wish to speak very very much on this. But since there is a lack of time, I hope we will get another date for debating this matter. The ADA has a representative on the Export Development Board and is a member of the Fruit and Vegetable Export Marketing Committee of the Export Development Board. There again you can grow agricultural items for export by having certain villages and so on. But if you take the poor peasant in the diverse areas of our country who has when the time came produced enough පිරිසිදු, he is unable to sell even one fruit for even ten cents. That seems to be a terrible commentary on the marketing system of our country. There must be some method found with the establishment of a Vegetable and Fruit Marketing Development Authority for the development of processes to preserve fruits because at one time of the year these fruits are not available. Hon. Members would have seen recently that there were enough mangosteens and durian. Rambuttans were seen all over. But the time will come—already the rambuttan and mangosteen seasons are over—when we will not have any of those fruits. We have not made attempts to see that these fruits can be preserved so that the prices will not vary and there will be a stability in prices. Only the stability of prices will encourage the growing of these agricultural commodities.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I was told that the Rural Development Department was doing the preservation.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Then, finally, I come to the question of the Paddy Marketing Board mills. You have brought in very expensive mills from the United States of America and

fitted them in various places, but they are not being utilized or satisfactorily run and they seem to be great milestones round the neck of the Paddy Marketing Board. Why is this ? Surely you must be able to tell us the reason for this. By merely giving it to the private sector you will not solve the problem. We know that perhaps the private sector in certain services is more efficient than the public sector. I recognize that. But you must make an attempt to see that the milling of paddy is done in these big mills also in an economic manner.

The other matter I wish to observe before I finish is that basically about 30 per cent of our rice production goes in waste. Actually the Hon. Minister can be told that we are self-sufficient in rice if we are able to save the amount of rice that goes waste in milling, by animals eating it and on the threshing floor. These three sources are the basic causes of the loss of paddy production in this country. Now we must make a scientific attempt to see how we can stop these shortages, wastage, and thereby actually increase the production of rice to the consumer.

Before I finish I want to once again mention that at the apex of all this there must be the establishment of an agricultural university and agricultural technical colleges which can train our people. The Hon. Minister will agree, in the old days the planters were mainly good cricketers and ruugger players but some of them became good planters as well. But how many agronomists are there in the State Plantations Corporation ? How many of those young people whom you have put there to become field supervisors know anything about agronomy at all ? On the other hand, there are a number of people in our country who have passed in chemistry, physics, biology and botany who are able to give their best for these agricultural sectors. But they are wasting on the side ; they are not being utilized at all. The time has come for the Government to establish an agricultural university and agricultural technical colleges. Our country has been an agricultural country for so long but we have not been able to develop agricultural education and make agrarian affairs the basic institution of our country.

Today the Hon. Prime Minister has gone to Tsukaba city in Japan. It is a science city, an establishment for the development of technology. Let us establish in our county a centre for the development of agricultural technology so that basically the new group of farmers who come out to cultivate in our country will be in consonance with the technical and scientific development of the world.

ප්‍ර. හ. 11.45

ගාමනී ජයසූරිය මහතා
(ශ්‍රී. ආ. ගාමනී ජයසූරියා)
(Mr. Gamani Jayasuriya)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද උදේ සිට මෙම ගරු සභාවේ සාකච්ඡා කරන්නට යෙදුණේ කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ 1983 වර්ෂයේ වාර්තාව ගැනයි. මේ ආණ්ඩුව අයවැය වාර්තාවක් කීපයක් පසුකලා. 1985 වර්ෂයේ අයවැය ලේඛණයක් මේ අවුරුද්ද අවසාන වන විට ඒවි. ඒ කෙසේ වුණත් ඒ අයවැය විවෘද්ධවලදී වාගේම බොහෝම වටිනා අදහස් රාශියක් අදත් ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වුණා. ඒ ගැන ගරු මන්ත්‍රීතුමන්ලාට මගේ ස්තුතිය පලවූකොටම පුද කරන්නට ඕන.

මේ සම්බන්ධයෙන් ඉතා කෙටියෙන් අදහස් විකක් ප්‍රකාශ කරන්නටයි. මගේ බලාපොරොත්තුව. මේ ගරු මන්ත්‍රීවරුන් තොදන්නා තිසා මම මේ අදහස් ප්‍රකාශ කරනවා නොවෙයි. අවස්ථාවක් ආවොත් එයින් ප්‍රයෝජන ගන්නට දන්නා දක්ෂ උදව්‍යයි මේ මන්ත්‍රීවරු. ඒ තිසයි, අද මේ විධියට මේ සාකච්ඡාව කෙරුණේ. ගරු මන්ත්‍රීවරුන්ගේ කථා දෙස බැලුවාම, මේ රජයේ තැන්තම් මේ රටේ ගැම අංශයක්ම මට භාර විදියටයි පෙනියන්නේ. අපේ පේෂ කාර්මාන්ත ඇමතිතුමා රටට රෙදිපිළි හඳුනවා. ඒ රෙදිපිළි හඳුන්වන කපු වටන්ට ඕන. ඒක භාර වෙන්නේ මගේ අමාත්‍යාංශයටයි. මේ රටේ හඳුනා සියලුම දේවල් මගේ අමාත්‍යාංශයෙන් විකුණන්නට ඕන. දුරියන් විකුණන්නටත් සිදු වෙනවා. මේක හයානක දෙයක්. ගැම තැනම තබාගෙන වින්වල එනෙම දැගෙන ඒවා විකුණන්නට ගියාත් අතක් පැත්තෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා වුනත් ඒ වෙලදාමත් මගේ අමාත්‍යාංශයට භාර වෙලයි තිබෙන්නේ.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(ශ්‍රී. ආ. සරත් මුත්තෙට්ටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

ඒවා කැවීම මොනවාද වෙන්නේ ? [බාධා කිරීම]

ගාමනී ජයසූරිය මහතා
(ශ්‍රී. ආ. ගාමනී ජයසූරියා)
(Mr. Gamani Jayasuriya)

එම තිසා ඒ දේවලුත් ඒ නාලයට භාර අරගෙන, කටයුතු කරන්නට ඕන.

මේ අවස්ථාවේදී තමුත්තාත්තේලාගෙන් හොඳ හොඳ අදහස් මතු වි තිබෙනවා. ඒවා ගැන අපේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. කොත්මලේ ගැනත් විශේෂයෙන් සලකන්නටයි කියා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කියනවා. ඒ ගැන සැලකීම අපි ගැමදම කරන දෙයක්. බොහෝම හොඳ අදහස් ඉදිරිපත් කරන මන්ත්‍රීතුමෙක් තමයි. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා. එතුමා ඉදිරිපත් කරන අදහස් වටිනා අදහස් බව කියන්නට ඕන. ඒවා අහක දන්න පුළුවන් දේවල් නොවෙයි. ඒවා ඉෂ්ට කරන්න බැරි වුණත් පොරොත්තු වෙනවා, කරනවා කියා. [බාධා කිරීම] මන්ද, ඒ දේවල් හොඳ දේවල් තිසයි.

කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් සිටින රංජන් විජේරත්න මහතාගේ වැඩපිළිවෙල ගැන ගරු මන්ත්‍රීවරු කවුරුත් ප්‍රශංසා කලා. මේ ගරු මන්ත්‍රීතුමන්ලා තුළ ඒ මහතාට කොපමණ ආදරයක් තිබෙනවාද කිව්වොත් ඒ මහතා ආරක්ෂා කර ගන්නට ඕන. තිසා ඒ මහතාට ඕනුවට වඩා වගකීම් භාර දෙන්නට එපාය කියලත් කිව්වා.

ඒවාගේම අද අපේ රටේ කෘෂිකාර්මාන්තය ගැන කල්පනා කර බලන විට, අපේ ආහාරය වන සහල් සතුටුදායක තත්ත්වයකට වැඩි කර ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. මුළු ලංකාවේම බත් කන මිනිස්සු මේ ගැන සත්තෝෂ වුණත් සමහර උදව්‍ය නම් ඒ තරම් හිත ඇතුළෙන් සතුටු වන්නේ නැහැ. ඒ ගැන අපට කරන්නට දෙයක් නැහැ. තමුත් අපි දැන ගන්නට ඕන. මෙන්න මේ කාරණය. 1977 වර්ෂයේදී මේ රටට පිටරටින් ගෙන්වූ සහල් ප්‍රමාණය වොත් පණස් ලක්ෂ තිස් අට දහයි. 1984 වර්ෂයේදී එනම් ගිය අවුරුද්දේ මේ රටට පිටරටින් සහල් ගෙන්වූයේම නැහැ. සහල් ගෙන්වීම සඳහා මුදල් වියදම් කලේ නැහැ. ඒ තිසා විදේශ විකිමය ඉතිරි කර ගන්නට පුළුවන් වුණා. තමුත්, 1985 අවුරුද්දේ මට හිතුණා කවුරු මොනවා කිව්වත් මේ රටේ ජනතාවගේ

[ගෘහිනි ජයසූරිය මහතා]

අරක්ෂාව සඳහා මේ රටේ දැනට ඇති වි තිබෙන වාතාවරණය උඩ සහල් විකක් ගබඩා කර ගන්නට ඕනෑය කියලා මේ ගැන කල්පනා කර බලන ලෙස මම අතිගරු ජනාධිපතිතුමාටත් උපදෙසක් දුන්නා. මේ රටේ ඇති වූ කල්බල කාරී තත්ත්වය නිසා පසුගිය දවස්වල හදිසියේ ඇදීරී නීතිය කොළඹට දවසකට දෙකකට දැමූ අවස්ථාවේදී අපේ ගබඩාවල, සමුපකාර සමිතිවල අනෙක් වෙළඳ සැල්වල ඇති වුණු තත්ත්වය අපි දන්නවා. බඩු මුට්ටු සැහවුණු ආකාරය, බඩු මුට්ටු යට ගිය ආකාරය පෙනී ගියා. එම නිසා එවැනි තත්ත්වයක් මේ රටේ නැවත් ඇතිවුණොත් සිදුවන ගනානක තත්ත්වය ගැන කල්පනා කර වැඩිපිළිවෙලක් යොදන්නට අදහස් කලා. "මගේ කාලයේ පිටරටින් හාල් ගෙන්වුයේ නැහැ" කියා පුරුසාරම් දෙඩන්නට සතුටෙන් හිටියත් ඒ හැඟීම යටපත් කරගෙන අපේ රටේ ජනතාවගේ යහපත සඳහා හාල් විකක් ගබඩා කර ගන්නට සුදුසුම වෙන්නට ඕනෑය කියා මම කල්පනා කලා. අන්ත ජ අනුවයි, හාල් ගෙන්වුවේ ඒ එක්කම හාල් අතින් රට ස්වයංමපෝෂිතවීම ගැන කල්පනා කලාම, කීරියෙන් පැනීයෙන් ඉතිරි යන්නට තරම් හාල් තීරදවා තිබෙනවාය කියා හිතන්නට එවා. යම්තම් රටට වුවමනා කරන මට්ටමට, ආහාර හිඟයක් ඇති වීමේ බයකින් බෙරෙන්නට පුළුවන් තරමට, පිටරටින් තොග වශයෙන් සහල් ගෙන්වන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් අප ලගා කර ගෙන තිබෙනවා. ඒ කාරණය අප හොදට තේරුම් ගන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම පලමුවන වතාවට 1984 අවුරුද්දේ දී පිටරටින් හාල් අපි ගෙන්වුවේ නැහැ. ඒක සත්‍යයක්. අපට කියන්නට තිබෙන්නේ එපමණයි. එම නිසා මේ කාරණය වැරදියට තේරුම් ගන්න එවා. අපි මොන දේශපාලන පක්ෂවලට අයිතිව සිටියත්, මේ රටේ බත් කන මිනිසුන් ඉන්නවා නම්, විශේෂයෙන්ම අපට වුවමනා කරන සහල් වික පවා අපට ලබා දුන්නේ මේ රටේ සිංහල ගොවි මහතන් නිසා ලාංකික ගොවි මහතන් නිසා අපි ඒ ගැන සත්තෝෂ වෙන්නට ඕනෑ. ඒ උදවියට පින් සිදු වෙන්නටයි. මෙවැනි තත්ත්වයක් ලගා කර ගන්නට අපට පුළුවන් වුණේ. එම නිසා අපි හැම දෙනාම ඒ ගැන සත්තෝෂ වෙමු. ඒ උදවියට අපේ සතුහුය පුද කරමු.

මේ රටේ නිසරු ඉඩම් ගැන යොයා බලන්නේ නැත කියන අදහසක් ඉදිරිපත් වුණා. ඒයේ-පෙරේද සිට ඇති වුණු තත්ත්වයක් නොවන බව ගරු මන්ත්‍රීතුමන්ලා දන්නවා ඇති. විරුද්ධ පාර්ශ්වයේ තමුන්නාන්දේලා මේ රට පාලනය කළ කාලයේදී මේ සම්බන්ධයෙන් නොයෙක් පියවර ගත්තා. ඒ කාලයේ නිසරු ඉඩම් තිබුණා. තමුන් අපේ රජය පසුගිය අවුරුද්දේ සිට ඒ නිසරු ඉඩම් එක්තරා මට්ටමකට දියුණු කර. ඒවායින් කිසියම් එල ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකි වන අන්දමේ වැඩ පිළිවෙලක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මාර්ගයෙන් සකස් කිරීමට නියම කර තිබෙනවා. ඒ අනුව මේ කාලය තුළදී ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් නිසරු ඉඩම් සම්බන්ධ වාර්තා එක්දහස් තුන්සිය ගණනක් ගොවි ජනසේවා කොමසාරිස්තුමාට ලැබී තිබෙනවා. මෙසේ ලැබී ඇති මේ වාර්තා සම්බන්ධයෙන් සුපරීක්ෂකාරීව ක්‍රියා කරන්නට සිදු වෙනවා. මන්ද, ඒ ප්‍රදේශවල ඒ අයගේ තරහකාරියන් සිටින්නට පුළුවනි. ඒ අයට ජ්‍රෂණා කරන්නන් සිටින්නට පුළුවනි. එම නිසා නිසරු ඉඩම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තා ගැන ඉතා සැලකිල්ලෙන් යොයා බලන්නට සිදු වෙනවා. එසේ යොයා බලා දැනටමත් හැත්තෑ අට දෙනෙකුට දැනුම් දී තිබෙනවා, එම ඉඩම් දියුණු කිරීම සම්බන්ධයෙන් කිසියම් යහපත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැති නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවාය කියා. අන්ත ඒ තත්ත්වයෙන් මේ වැඩ කටයුතු කෙරී ගෙන යනවා. මේවා නිකම් කැත්තෙන්-පොල්ලෙන් ගහන්නා වාගේ කරන්නට පුළුවන් වැඩ තොවෙයි. අහිංසක මිනිසුන්ට තලා-පෙලා ඉඩම් ලබා ගන්නවා නම් එවැනි වැඩපිළිවෙලකට මම නම් විරුද්ධයි. එම නිසා ඒවා ගැන හොඳින් පරීක්ෂා කර බලා, ඒවා ගැන දැනුම් දී, සාධාරණ ලෙස ක්‍රියා කරන්න කටයුතු කරන බව, ඒ අන්දමට ක්‍රියා කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර ගෙන යන බව ගරු මන්ත්‍රීවරුන්ට දන්වන්නේ ඉතාමත්ම සත්තෝෂයෙන්.

විශේෂයෙන්ම පලමුවන වතාවට මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන විට අඩුපාඩුකම් ඇති වෙන්නට පුළුවනි. ඒවා ගැන යොයා බලා, අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගෙනුත් උපදෙස් ලබා ගෙන, රටේ යහපත පිණිස, එම අඩුපාඩුකම් හරිගස්සා ගැනීමට ක්‍රියා කරන්නට අප සුදුසුමෙන් සිටින බව කියන්නට කැමතියි.

අක්මමක ගරු මන්ත්‍රීතුමා (රිට්ටි පතිරණ මහතා) කීවා, තමන්ගේ ප්‍රදේශයේ ඇති කෘෂිකාර්මික සංවර්ධන අධිකාරියේ කළමනාකාර මහතාගේ ඇබැරුව පුරවන්නට පත්‍රයේ දැන්වීමක් පල කළාය. ඒ අනුව ඇබැරුව

පුරවන්නට ක්‍රියා කරන්නේ නැතුව, හබරාදුවේ හිටපු කළමනාකාර මහත්මයා අක්මමකට මාරු කර එව්වාය කියා. මෙහිදී යම් විදියකින් සුළු වැරද්දක්, අඩුපාඩුවක් සිදුව වෙලා තිබෙනවා නම්, ඒක ඒ සහාපති මහත්මයාට- විජයරත්න මහත්මයාට-කියලා හරි ගස්සවා ගන්න. "මෙහෙම වැඩක් සිදුව වෙලා තිබෙනවා, ඒක හරි නැහැ" කියා ඒ මහත්මයාට තේරුම් කර දෙන්න. එහෙමයි. මේවා කරන්න තිබෙන්නේ. මෙතැනට ඇවිල්ලා මේ කතාව කීවාට ඒකට පිළිතුරු දෙන්න මට පුළුවන්කමක් නැහැ. වෙන කාටවත් ඒකට පිළිතුරු දෙන්නක් බැහැ. තමුන් මේ කාරණය සම්බන්ධයෙන් හබරාදුවේ ගරු මන්ත්‍රීතුමා (ඒ. වි. එස්. ද සිල්වා මහතා) වචනයක් දෙකක් කී නිසා මට තේරුම් ගියා සිදුවී තිබෙන දෙය. හබරාදුවේ සිටි මහත්මයා, අල්ලු අසනය වන අක්මමකට යන්නටත්, අක්මමකට තෝරාගත් මහත්මයා හබරාදුවට එන්නටත් සතුටුවීම නිසා ඒ දෙදෙනා අතරේ සුහද මාරුවක් ඇතිවුණු බවයි එයින් මට තේරුම් ගන්නට පුළුවන් වුණේ. එම නිසා මේවා වැරදි හැටියට පෙන්වා කාටවත් වේදනා කරන්නට කටයුතු කරනඑක ඒතරම් සුදුසු නැහැයි කියන එකයි, මගේ හැඟීම.

තුමුරු පතන මේ රටේ බොහෝ කලක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ කටයුතු සිදු වෙද්දී ලබන අන්දකීම් අනුව, ඇතිවන අඩුපාඩුකම් ආදිය ගැන කොසෙක් දෙනා තමුන්නාන්දේලාට නොයෙක් විදියේ කරුණු ඉදිරිපත් කරනවා ඇති. අපටත් ගොවි මහත්වරුන් රාශියක් ඒ වගේම සුළු ඉඩම් හිමියෝ රාශියක් එවැනි කරුණු ඉදිරිපත් කරනවා. ඒවා ගැන යොයාබලන්නට කොමිටියක් පත්කර අප කටයුතු කරගෙන යනවා. ඒ අතර මය එහෙත් මෙහෙත් ලැබුණු යම් යම් ප්‍රවෘත්තවල පල වුනාට අපට ඒ ගැන කරන්න දෙයක් නැහැ. යම් විධියකින් පනතක් එහෙම ගෙනැවිත් වෙනසක් කරන්නටය කියනවා නම් ඒ කියන දේවල්වල ඇත්තක් තිබෙනාද, වෙනසක් කරන්නට උවමනා ද නැද්ද කියන එක මම නොයා බලනවා. එහෙම බැලුවාම යම්කිසි සංශෝධනයක් කරන්නට ඕනෑය කියා අපට පෙනුණොත් ඒවා මේ ගරු සහාට ඉදිරිපත් කළාම බව දැනගත හැකියි. එතකොට තමුන්නාන්දේලාගේ අදහස් ඉදිරිපත් කල හැකියි. එහෙම නැතිව නිකම් යෝෂා කීරීමෙන් වෙන්නේ රටේ කලබල ඇති කීරීමක් පමණය. ඊට වඩා ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැත කියන එකයි, මගේ අදහස.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන මහතා)
(Mr. Dinesh Gunawardene)
අද "දවස" පත්‍රයේ තිබෙන මේ සිරස්තලය වැරදිය කියන එක ද ගරු ඇමතිතුමා කියන්නේ?

ගෘහිනි ජයසූරිය මහතා
(ශ්‍රී. ගෘහිනි ජයසූරිය මහතා)
(Mr. Gamani Jayasuriya)

ඒ ගැන තමයි මම මේ කියන්නේ. ඒවා ගැන අපි නොයාගෙන යනවා. කොතැනකට හෝ කොමිටියක් පත් කළාම මය වාගේ දේවල් දමනවා. හරි වෙන්නත් පුළුවන් ; වැරදි වෙන්නත් පුළුවන්. මය වාගේ අදහසක් සැඟරවීම මේ කොමිටිය සාකච්ඡා කරයිද කියන්නවත් මම දන්නේ නැහැ. තමුන් සමහරවිට කවුරුන් හෝ මය වගේ අදහසක් ඉදිරිපත් කළොත් ඒක එතැන සාකච්ඡා කරයි. සාකච්ඡා කර යම්කිසි තීරණයකට බහිවී. ඒක හාර ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා. ඒ විධියට මොනවා හෝ වෙන්න ඉඩ තිබෙනවා.

කලවාගේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුවේගම මහතා) නැගෙනහිර පළාතේ වි හාර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. ඔව්, අපි ඒවා හාර ගැනීමට බොහොම සතුටුයි. ඇත්ත වශයෙන්ම අපට පිටරටින් හාල් ගෙන්වන්නට සිදු වුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණු අස්වැන්න එකතු කර ගබඩා කර බෙද හැරීමට තත්ත්වයක් නොතිබුණු නිසයි. ඒ පිළිබඳව අමාත්‍ය තත්ත්වයක් ඇති වුණු නිසයි. දැනට සුමානයකට පමණ උඩදී නැගෙනහිර පළාතේ මධ්‍යකලපුව පැන්නේ වි ගබඩා කඩා ඒවායේ තිබුණු වි අරගෙන ගොස් තිබෙන බව තමුන්නාන්දේලා දන්නවා. ඉතින් ඔවා බල බලා හාල් හිගයක් මෙහි ඇති වන තුරු මට බලාගෙන ඉන්නට පුළුවන්කමක් නැහැ. හාල් නැහැ, බත් නැහැ කියන තත්ත්වයක් ඇති වන විට රටේ කලබල ඇති වෙයි කියා සමහරු සත්තෝෂ වෙන්න පුළුවන්. තමුන් ඒක වන තුරු මට බලාගෙන ඉන්න බැහැ. ඒක නිසා ඕනෑ දෙයක් වුණාදෙත් කියා පිටරටින් හාල් ගෙන්නා Buffer stock එකක් තබා ගන්නට ඕනෑය කියා අපි අදහස් කලා.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(Mr. Sarath Muttetuwegama)

මම මතු කල ප්‍රශ්නය ඒක නොවෙයි. තමුත්තාන්සේ හාල් ගෙන්වූ එක ගැන නොවෙයි. මම ප්‍රශ්නය මතු කළේ ?

ගාමනී ජයසූරිය මහතා
(**திரு. காமனி ஜயசூரிய**)
(Mr. Gamani Jayasuriya)

තැහැ ! තැහැ ! මට ඒ පොඩ්ඩ කියන්නට බැරි වුණා.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(Mr. Sarath Muttetuwegama)

අලෙවි මධ්‍යස්ථාන දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ.

ගාමනී ජයසූරිය මහතා
(**திரு. காமனி ஜயசூரிய**)
(Mr. Gamani Jayasuriya)

මේ, පුළුවන්තරම් ඉක්මනට ඒවා ක්‍රියාත්මක කරන්න අපි ලැස්සි කරනවා. ඒ මොකද, ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රයෝජන වෙන්නේ අපටමයි. එතකොට අපට වුවමනා තරම් වී ලබා ගන්නට පුළුවන් වෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

ප්‍රශ්නය තිබෙන්නේ නිෂ්පාදනයේ අඩුවීම හෝ වැඩිවීම ගැන නොවෙයි. ගබඩා කරන්නට බැරි වී තිබෙන්නේ පරිපාලනය ගෙන යාමට අපහසුකම නිසා වෙන්න මිනි.

ගාමනී ජයසූරිය මහතා
(**திரு. காமனி ஜயசூரிய**)
(Mr. Gamani Jayasuriya)

රටේ තිබෙන ප්‍රශ්නවලට නොයෙකුත් හේතූන් තිබෙනවා. මීවා පිළිබඳව නූලක් එහා මෙහා කරනවා වාගේ තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ගබඩා කළ දේවල් ගිනි අරගෙන තිබෙනවා. හාල් නොවෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්. හාල් ගබඩාවක් ගිනි ගන්නාට පස්සේ හාල් ගබඩාවලට ගිනි ගන්නාය. හාල් නැති වුණොය කියා මම මේ ගැරි සඟාවට ඇවිදිත් කීවාට හරියන්නේ නැහැ. අන්න ඒ නිසා අපේ ආරක්ෂාවට තියමන හාල් ප්‍රමාණයක් අපි ගෙන්නවා. ඒකයි කළේ. අතින් කාරනය මේකයි. සමහරවිට පසුගිය කාලයේ අපට මීට වඩා අස්වැන්න ලබාගන්නට තිබුණා.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Order, please ! Does the House agree to go on for a few minutes more ?

මන්ත්‍රීවරු
(**அங்கத்தினர்.**)
(Members)
Aye !

ගාමනී ජයසූරිය මහතා
(**திரு. காமனி ஜயசூரிய**)
(Mr. Gamani Jayasuriya)

තමුත්තේටුවෙගම මහතා තරමක හානියක් ඇති වුණා. වැස්ස වැඩි වුණා. ඒට පසුව නියෝජ්‍ය ඇති වුණා. එහෙම නොවුණා නම් පසුගිය මාස කන්නයේ අපට මීටත් වඩා හොඳ අස්වැන්නක් ලබා ගන්නට තිබුණා. අවසාන වශයෙන් මම සැම ගැරි මන්ත්‍රීතුමෙකුටම ස්තූතියක් වෙනවා. මේ වැදගත් අදහස් ඉදිරිපත් කිරීම ගැන තමුත්තාන්සේලා හොඳ සිතීන් ඉදිරිපත් කළ ඒ කාරණය ගැන මගේ සම්පූර්ණ සැලකිල්ල යොදවා, කෘතීමානවිත සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාටත් ඉදිරිපත් කර ඒවා පුළුවන් තරම් දුරට ඉෂ්ට කරන්නට මහත්සි දරනවාය කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்ற ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

කල්තැබීම ஒத்திவைப்பு ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். வின்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

I move,
"That the Parliament do now adjourn".

ප්‍රශ්නය සහතික කළ කරන ලදී.
வினா ஏற்றுக்கொள்ளப்பட்டது.
Question proposed.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

I spoke to the Hon. Speaker, Sir, to raise a very important matter pertaining to the attack on the Police Station in Jaffna and I passed the information over to the Acting Leader of the House. I wish to raise that matter, Sir, because perhaps you may not be aware of that.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)
Yes. You can raise it now.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

යාපනය පොලීසියට සහ යාපනය අර්ධද්වීපයේ විවිධ රජයේ ආයතනවලට ඊයේ රාත්‍රියේ පැය හතරක කාල සීමාවක් තුළදී රොකට් වෙඩිවලින් සහ විවිධ ආයුධවලින් සන්නද්ධ වූ ප්‍රජාවන්ගේ පිරිසක් වෙඩි තබා තවදුරටත් පමණ විශාල ඇති පොලීසිය විනාශ මුඛයට පත් කලා කියා ආරංචියක් ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ආරංචි පැතිරී යනවා. සමහරු කියනවා එක්කෙනෙක් අඟවප්‍රාප්ත වෙලාය කියලා. සමහරු කියනවා හතලිසක් අඟවප්‍රාප්ත වෙලාය කියා. සමහර උදවිය කියනවා ප්‍රාදේශීය දිසාපති කාර්යාල, ඒ වාගේම යොබ්බා සේවා කාර්යාල, විවිධ රජයේ ආයතන—

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Order, please ! Unless this information is very reliable you should not mention it in this way.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

මේ විධියට ඊයේ රාත්‍රී යාපන අර්ධද්වීපයේ මේ සිද්ධිය සිදුවී තිබෙන බව අප කවිලාත් දන්නවා. එය ප්‍රසිද්ධවෙලාත් තිබෙනවා. මේ වාගේම සිද්ධියක් ඊයේ කවුඩායකදීත් සිදුවී තිබෙනවා. එක්කෙනෙක් අඟවප්‍රාප්තවෙලා තිබෙන බව අපි දන්නවා. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් පත්තරවල තිබෙනවා. මේවා පිළිබඳ තත්ත්වය හංගන්නේ නැතිව, යටපත් කරන්නේ නැතිව, මේවාගේ සිද්ධියක් ඇති වී තිබෙනවා නම් මේ රටේ සිටින ජනතාවටත්, අපටත් එය දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අපි දැන ගැනීමට කැමතියි ඊයේ රාත්‍රී සිදුවූ සිද්ධිය මොකක්ද කියා. මොනවද පාවිච්චි කර තිබෙන අවි ආයුධ ? එයට ප්‍රතිවිරුද්ධව අපි ගන්න ක්‍රියාදාමයක් මොනවාද ? අපි හුකක් අවස්ථාවලදී මේවා ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ආරක්ෂක හේතූන් මත. අපි විරුද්ධ පක්ෂයේ සිටියත් අපට පුළුවන්

[උත්තර මහතා]

මේවා ගැන ප්‍රශ්න කරන්නට. කෙසේ වෙතත් රටට තිබෙන්නාවූ දායව නිසාත් ඒවාගේම ඒ සටන් කරන උදව්වට ලැබිය යුතු ආරක්ෂාව නිසාත් අපි මේවා ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. තමුත් මේ වාගේ තත්ත්වයකට රට-උතුරු කරය-වැටී තිබෙනවා නම් තව තුදුරු අභ්‍යන්තරයකදී මේ වාගේ තත්ත්වයක් ක්‍රමානුකූලව අපේ ප්‍රදේශවලටත් ඒවිය කියා අදහසක් ඇති වී තිබෙනවා නම් ඒවාද පක්ෂයක් ගැටියට ඉන්නාවූ අපි කට පියාගෙන ඉදිම යෝග්‍ය දෙයක් කියා මා විශ්වාස කරන්නේ නැහැ. එම නිසා මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් දැනට ලැබී තිබෙන සත්‍ය තොරතුරු මොනවාද කියා අපි දැන ගැනීමට කැමතියි. දැන් සිංහල ගිණුදු අර්ථ අවුරුදු කාලසීමාවයි. ඒ වාගේම වැදගත් විදේශීය අමුත්තෙක් ලංකාවට පැමිණෙන අවස්ථාව. මේවා පිළිබඳ සම්බන්ධීකරණයක් තිබෙනවාද කියා කියන්න අපි දන්නේ නැහැ. තමුත් මේ සිද්ධි පිළිබඳ සත්‍ය තත්ත්වය, නියම තත්ත්වය අප දැන ගැනීමට කැමති බව ප්‍රකාශ කරමින් මා නිහඬ වෙන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
(නි.රු. தினேஷ் குணவர்தன)
(Mr. Dinesh Gunawardene)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම සාධාරණ කටයුතු පිළිබඳ ඇමතිතුමාට සතුහිටින්න වෙන්න. මේ අවස්ථාව ලබාදීම පිළිබඳව. මා මේ ප්‍රශ්නය අහන්නේ විශේෂයෙන්ම සිංහල ගිණුදු අර්ථ අවුරුදු පිළිබඳව රජය ප්‍රසිද්ධියට පත් කර තිබෙන නිවාඩු දිනයන් වෙතක් කළේ මන්ද කියන ප්‍රශ්නය පැහැදිලි කර ගැනීමටයි. රජය පසුගිය නොවැම්බර් මාසයේදී එව කරන ලද ගැටිය නිවේදනයේ අප්‍රේල් 14 වැනිද අර්ථ අවුරුදු දිනය බවට ප්‍රකාශ කර ඒට පෙරාතුව දිනය අනිරේක නිවාඩු දිනයක් බවට පත් කලා. ඉන් අනතුරුව පසුගිය සතිවලදී මේ දිනය 13 වැනිද බවට ප්‍රකාශ කර 12 වැනිද නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා. මම ප්‍රශ්නය තහන්නේ නිවාඩු දීම ගැන නොවෙයි. අද "ඩේලි නිව්ස්" පුවත්පතේ සිංහල අර්ථ අවුරුදු වාරික පිළිබඳව වේලාවල් ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය රටේ ඉතා වැදගත් ජාතික උත්සවයක්. රජය මගින් මේ නීත්යට ගන්නට පෙළඹුණේ කෙසේද යන කාරණයයි මම ගරු ඇමතිතුමාගෙන් පැහැදිලි කර ගන්නට බලාපොරොත්තු වන්නේ. මේ රටේ මේ විෂය ගැන විශේෂයන්ගේ අදහස් මොනවා වුණත් මීට සම්බන්ධ ප්‍රකාශන පිට කරන රජයේ ආයතන තිබෙනවා. විශේෂයෙන්ම ලේක් හවුස් ආයතනයෙන් පිට කරන "සුබසෙන" සංග්‍රහයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ 14 වැනිදට අලුත් අවුරුදු තැකූත් තිබෙන බවයි. ලේක්හවුස් එක රජයේ ආයතනයක්. මේ කාරුණි ගැන විවිධ මත ඇතිවී තිබෙනවා. ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ රජය මේ පිළිබඳව නීත්යවත් ගන්නේ කුමන මතයක් මතද යන කාරණය පැහැදිලි කරන ලෙසයි.

දෙවැන්න මෙයයි. මේ සිදුවීම නිසා මේ පිළිබඳ අදහස් අතින් අද මුළු රටේම විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල විශාල අවුල් තත්ත්වයක් ඇති වී තිබෙනවා. රජයට තනියම එය නිවැරදි කරන්නට බැහැ. තමුත් මේ සිදුවුණු දේ ඉදිරියටත් සිදු නොවන්නට කම්පුවක් මගින් පියවර ගන්නවාදයි මම දැනගන්නට කැමතියි.

සරත් මුත්තේටුගෙම මහතා
(නි.රු. சரத் முத்தேட்டுமகம)
(Mr. Sarath Muttetuwegama)
රජයේ දෙවැනියෙන් පත් කළෝත් නොදයි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.රු. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
ඉන්නවා එක්කෙනෙක්.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසීමට මම ප්‍රශ්නයක් කල් දී තිබෙනවා. අපේ නියෝජ්‍ය ඇමතිතුමා මෙහි සිටිනවා. ඒ ඇති. ගිය මාසයේදීත් මම මේ ප්‍රශ්නය කල් දී තිබුණා. එදත් මේවාගේම සිද්ධියක් වුණු නිසා ගරු ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් මෙහි ඉන්නට බැරි වුණා. ඒ නිසයි අදත් මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්නය මෙයයි.

1979 දී මහාමාර්ග දෙපාර්තමේන්තුව කොත්මලේ යෝජිත මහාමාර්ග කැපීම බාර ගන්නේද? යෝජිත මහාමාර්ග සටහන් සකස් කර ඇත්තේ මහාමාර්ග දෙපාර්තමේන්තුවෙන්ද? එසේ තැත්වී මහවැලි සංවර්ධන අමාත්‍යාංශයෙන්ද? මේ දක්වා කොත්මලේ යෝජිත මහාමාර්ග සඳහා විසඳුම් කරන ලද සම්පූර්ණ මුදල -

ඒ. එම්. එස්. අධිකාරී මහතා (නියෝජ්‍ය ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)
(නි.රු. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)
(Mr. A. M. S. Adikari - Deputy Minister of Lands & Land Development)

මෙය ප්‍රශ්නය අපට දැනුම් දී නැහැ. ඒ නිසා අද නම් උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
පස්සේ උත්තරයක් දුන්නාට කමක් නැහැ.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(නි.රු. ஏ. எம். எஸ். அதிகாரி)
(Mr. A. M. S. Adikari)
උත්තරයක් තැත්ව කමක් නැහැ? එහෙම නම් අහන්න.

ආනන්ද දසනායක මහතා
(නි.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

යෝජිත මහා මාර්ග අවසන් කිරීමට වැය සඳහා තව කොපමණ මුදලක් ඇස්තමේන්තු කර තිබේද? මේ ප්‍රශ්න ඇසීමට හේතුව මෙයයි. ප්‍රදේශයේ ජනතාවත් සාමාන්‍යයෙන් මහාමාර්ග ගැන දැනීමක් ඇති පිරිසත් නිලධාරීන් වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්නේ කොත්මලේ මහාමාර්ග අලුතෙන් සකස් කිරීම රටේ ධනය විනාශ කිරීමේ පියවරක් ගැටියට පෙන්නුම් කළා. මෙය ඉතාම හයානක තත්ත්වයක්. දැනටම කොත්මලේ එක කොටසක් යට කර තිබෙනවා. අනෙක් කොටසවල වැටී තිබෙන හේ ඉඩම්, කුඹුරු, එත්සාල් වත්ත, කරාබු ගස් වීක, ගේදෙරවල් නැවත වනාවත් විනාශ වන තත්ත්වයක් මේ නිසා ඇති වී තිබෙනවා. වටේ යන පාර සඳහා පමණක් දැනටම මම ගිතන ගැටියට අක්කර දහකට කීටු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. සමහර තැන්වල පාරවල් "ට්‍රේසි" කර තිබෙන්නේ පාරවල් සකස් කර තිබෙන්නේ සමහර නිලධාරීන්ගේ හිතුවක්කාර කමටයි. මම මේ සම්බන්ධයෙන් එක් නිලධාරියෙකු සමග වැරදි කියන විට මගු කීවේ මෙයයි. "තමුත්තාත්තේ මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. මම ඉපින්නේ, වෙක්." එය "ඉන්ජිනියර්" කෙනෙක්ලු. මම කීවා. "තමුත්තේ 'ඉන්ජිනියර්' කෙනෙක් වුණොට මට කමක් නැහැ" කියල.

මහා මාර්ග අමාත්‍යාංශයේදී මට ඒ මහත්මයා සමග වාද කරන්න සිදු වුණා. ඒ දැනට පවතින පාර නිකියර්-ඒ පාරට උඩින් අර්ථ පාරට තිබෙන්නේ අඩි 150 යි-එතැනින් ඒ පාරට එකතු කරන්නේ නැතිව තව ගැහැල්ම පහමාරක් පමණ වට රවුමක් ගිනිත්-ජනතාවගේ වස්තුවක් විනාශ කරගෙන ගිනිත්-ඒ ස්ථානයට පොඩ්ඩක් එතැනින්, ගැහැල්ම කාලක් පමණ එතැනින් නැවතත් එකතු වෙනවා. අර අඩි 150 බැස්ම තහින්නේ නැතිව අඩි 1,000 ක් පමණ පහලට බැහැල මිනිසුන්ගේ වස්තුවක් විනාශ කරගෙන නැවතත් ඒ කීටුටම ඇවිත් අතික් පාර එකතු වෙනවා. මේ සම්බන්ධයෙන් මම විරුද්ධත්වය දක්වුවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්නය කියලයි. රජයේ මුදල් එක් එක් දෙපාර්තමේන්තුවට තැත්වී එක් එක් අමාත්‍යාංශවලට වෙන් කල විට ඒ මුදල් ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න මිනැ. මේ මුදල්වලින් වැඩි කොටසක් අපි ලබා ගන්නේ ණය මුදල් ගැටියටයි. ඒ විධියට ලබා ගන්න මුදල් හරියාකාර යොදවන්නවාද? ඒ මුදල් තාස්කි වෙත විධියට යොදවන්නවා නම් ඒ ගැන වගකියන්න අපි සියලු දෙනාම බැරී සිටිනවා.

මම මේ කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කලා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නය කියා මම කීවා. මහවැලි සංවර්ධන ඇමතිතුමා ඒ සඳහා නිලධාරියෙක් යැව්වා. ඒ නිලධාරියන් උසස්වීමක් බලාපොරොත්තුවෙන කෙනෙක්. එයත් කීවේ මේ කරන විධිය හරි කියලයි.

"උන්ගේ දෙවියෝ, උන්ගේ කපුටෝ" කීවිට වගේ වැඩක් තමයි. "හොරාගේ අම්මගෙන් ජෙන අහනවා වාගේ" දෙයක්. එයත් කියනවා ඒ වැඩේ හරියි කියා. මේ විට්ටේ තාස්තියක් කරන්නේ ඇයිද කියා මම ඇසුවා.

දැන් මය වගේ තව දෙයක් මම දන්නවා. තියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා එපා කියද්දී ඉඩමක් මැදින් පාරක් කැපුවා. අපේ ඉඩම් ඔක්කොම තිබෙන්නෙ කඳුකර ප්‍රදේශවලයි. පාර පහලින් කපා ගෙන යන විට ඉඩමේ උඩින් කඩා ගෙන ආවා. පස්වලින් පාර යටවුණා. තුන් හතර වරක්ම ඒ විධියට සිදු වුණා. ඒ විධියට හැම තැනම තාය යන විධියටයි පාර සකස් කර තිබෙන්නෙ. තමුත් ඒවායේ වැඩ අවසන් කරන්නත් මා හිතන විධියට තව අවුරුදු 15 ක් පමණ ගත වෙනවා. එතකොට මිනිසුන් ගහේ එහොඩි සිට මෙහොඩට එන්නේ කොහොමද? මෙය හරිම ප්‍රශ්නයක් මේවාට මුහුණ දීමට සිදුවී තිබෙන්නෙ මටයි. මිනිස්සු අපට ඇවිත් කියනවා මේ විධියට වස්තුව විනාශ කිරීම මග අපරාධයක් කියා.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

තමුත්තාත්තේ කියන්නේ ඉඩම් තාස්ති කරන්න එපා කියලද, එහෙම තැන්නම්, මුදල් තාස්ති කරන්න එපා කියලද?

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

මුදලුත් තාස්ති වෙනවා. ඉඩම් කැලීන් තාස්ති වෙනවා. කාලයත් තාස්ති වෙනවා. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේත් නොවෙයි මේ කටයුතු කරන්නෙ. මහාමාර්ග අමාත්‍යාංශයෙහුයි මේ වැඩ කරන්නෙ. 1979 දී මහාමාර්ග අමාත්‍යාංශය මේ වැඩ භාරගත්තා. අතින් වැඩ අවුරුදු පහකින් පමණ අවසන් වෙන විට මේ මහාමාර්ග වැඩක් අවසන් කර ජනතාවගේ ගමනා ගමන පහසුකම් සලසා දෙන බවට ඒ අය පොරොන්දු වුණා. තමුත් ඒ වැඩවලින් සියයට 30 ක් 35 ක් වත් තමව කෙරුණා නැහැ. තවමත් පාරවල්වල සටහන් දැමීම පමණයි කර තිබෙන්නෙ. ඒ නිසා මිනිසුන්ට ගහෙන් මෙහොඩි සිට එහොඩිට යන්න විධියක් නැහැ. හැතැපම තිහක ගතවුණක පමණ වට රවුමකිනුයි යන්න සිදු වී තිබෙන්නෙ. දළ හෝතියක් අරගෙන මෙහොඩිට එන්න ක්‍රමයක් නැහැ.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේද, මහාමාර්ග අමාත්‍යාංශයේද ඒ වැඩ කරන්නේ?

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

මහාමාර්ග දෙපාර්තමේන්තුව විසින් එස්.ඩී. ඇන්ඩ් සී.සී. එකට කොන්ත්‍රාත් දී තිබෙනවා.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

එහෙම නම් ඒ වැඩ කරන්නේ මහාමාර්ග දෙපාර්තමේන්තුවෙනුයි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

ඔව්. මහාමාර්ග දෙපාර්තමේන්තුවෙනුයි කරන්නෙ.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

එහෙම නම් මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ මහාමාර්ග අමාත්‍යාංශයෙනුයි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

මම අහන්නේ මෙයයි.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

තමුත්තාත්තේ ප්‍රශ්නය අසන්නේ වැරදි අමාත්‍යාංශයෙනුයි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

තමුත්තාත්තේද්දායි ඒ අයට භාර දුන්නෙ. මට අවශ්‍ය නැහැ. වෙනත් අමාත්‍යාංශයකින් මේ ගැන ප්‍රශ්න කරන්න. සංවර්ධනය භාර අරගෙන තිබෙන්නෙ මහවැලි අමාත්‍යාංශයයි. මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් මහාමාර්ග අමාත්‍යාංශයට භාර දුන්නා. මහාමාර්ග දෙපාර්තමේන්තුව විසින් "සබ් කන්ට්‍රැක්" එකක් හැටියට මේ කටයුතු එස්.ඩී. ඇන්ඩ් සී.සී. එකටත්, සී.ඒ.සී.සී. එකටත් භාර දී තිබෙනවා. ඒ අය මේ වැඩ භාරගෙන, පමා කරන විට දුක් විදින්න සිදු වී තිබෙන්නේ මහරජනාවටයි.

තියෝජ්‍ය කථානායකතුමා
(චීෆ් ස්පීකර්)
(Mr. Deputy Speaker)

කරුණාකර තමුත්තාත්තේදේ ප්‍රශ්නය අසන්න.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරී)
(Mr. Ananda Dassanayake)

මගේ ප්‍රශ්නය මෙයයි. මේ වැඩ අවසන් කරන්න කොතෙක් කල් ගන්නවාද? ඒ අයට මේ වැඩ ඉක්මණින් අවසන් කරන්න බැරි නම් රටේ වෙනත් ආයතනවලට මේ කටයුතු භාර දෙනවාද? මේ වැඩ ඉක්මණින් කරන්න පුළුවන් ආයතන රටේ කොතෙකුත් තිබෙනවා. මම කියා සිටින්නේ මේ වැඩකටයුතු තව අවුරුදුදකින් දෙකකින් තැන්නම් තුනකින් අවසන් කර දෙන බවට පොරොන්දුවක් ගන්න කියලයි. හැමදාමත් ඒ අයට මේ වැඩ අතගහ ඉන්න ඉඩ දෙන්න එපා. දවසින් දවස ඒවා ඉදිරියට ඇදගෙන යනවා. හොඳ ඉල්ලුමක් තමයි පැදිලි තිබෙන්නෙ. හිතේ හැටියට සල්ලි වියදම් කරනවා. ඒ නිසා මේ වැඩ අතවල් දිනයට පෙර අවසන් කරන බවට දිනයක් ඉල්ලා ගන්න. ඒ විධියට දිනයක් දෙන්න බැහැයි කියනවා නම් මේ වැඩවලින් කොටස් කඩා වෙනත් ආයතනවලට හෝ භාර දෙන්න. මේ වැඩ කරන්න පුළුවන් හොඳ ශක්තීමත් ආයතන මේ රටේ තිබෙනවා. ඒ ආයතනවලට මේ වැඩ කරන්න කියා භාර දෙන්න මා ඉල්ලා සිටින්නෙ එයයි.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොටුම තුන්වන)
(ஜஹீம் இஸாக் — கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)
(Mr. M. Haleem Ishak-Third Colombo Central)

Sir, I have given notice of an Adjournment Question regarding the three Muslims who were shot dead in a mosque in Mannar. I have the "Daily News" here. It says :

"A postmaster and two farmers were shot dead—two while at prayer and the third on his way to the mosque—in Mannar by five terrorists armed with sub-machine guns, the Ministry of State said yesterday".

I have received a telegram from the trustee of this particular mosque. The name of the mosque is Rasool Puthuveli Mosque in Mannar. Even on the 22nd of last month when I spoke on the Emergency debate, I said abosut the situation in Mannar and that quite a number of Muslims have been shot. This situation is prevailing in Mannar and the Eastern province.

[ප්‍ර. හලිම ඉසාක් මහතා]

As I have said earlier, Sir, Muslims in no way support the division of this country or the terrorist movement. so I think it is the duty of the Government to see that protection is given to these people. Quite a number of them have left Mannar and certain other village even in the Eastern province. They have left their lands and their belongings. Some have even come to Maligawatte in my electorate. Some are in Beruwela, Mawanella and all parts of the country. They are really living in fear.

Today, the position is they are unable to go to the mosque to fulfil their religious obligations. As I said, Sir, they are in no way associated with the terrorist movement or the division of this country. I think it is the duty of the Government to see that protection is given to these people. Some of them are very poor farmers. Even some rich people have been abducted. Large sums of money have been demanded from these people. Even today I was informed that a trader had been taken into custody by the terrorists in Kattankudy and they are demanding a lakh of rupees. Three nights ago at Akkaraipattu three people with three machine guns had gone into a house and taken away the belongings worth a lakh of rupees. So I kindly appeal to the Government to take serious note of the situation where the Muslims of the Eastern Province and the Northern Province are concerned, especially in the District of Mannar, and see that protection is given to these people to live in peace. Thank you.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(ති. මොන්ටේගු ජයවික්‍රම)
(Mr. Montague Jayawickrema)

Sir, with reference to the question asked by the hon. Member for Attanagalla, a note was sent addressed to me and the Minister of National Security about one and a half hours ago. I am sorry the Minister of National Security is not here because he has not got notice on time. But I can answer the second question quite easily.

Ofcourse, we are aware that this situation has arisen. We are also aware of what the hon. Third Member for Colombo Central has said both about Mannar and the Eastern providnce. I can say that it was only yesterday that the government decided that other than on troop movemnets there will be no censorship at all on this type of events taking place all over the country. I am quite certain that the Hon. Minister of State will make a statement. He is not here now, but he will make a statement, after consulting the Minister of National Security, tomorrow or maybe the day after tomorrow, or as soon as possible. So I think the country should know that, apart from troop movements we want to take it into our confidence and we want to tell the exact situation that has arisen in this country.

As regards what the hon. Third Member for Colombo Central too has said, the situation is very bad as far as the Eastern Province and Mannar are concerned and the

Government is taking notice of this and already action has been taken by the Government to reinforce certain areas. I cannot give you more details, but we shall do everything to protect not only the Muslims but also the Tamils in those areas, who are being hanged on lamp posts, and the Sinhalese. Therefore I think I can assure the House that the Government will take the hon. Members of the House and the country into its full confidence and give its full protection to all categories of Sri Lankans living here.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිරිතිස් ජපානායකර් අචාර්යන්)
(Mr. Deputy Speaker)
Hon. Minister of Home Affairs may reply now.

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සච්ඡේද කටයුතු පිළිබඳ ඇමතිතුමා)
(ති. කේ. උ. ධර්මසේන, දේවනායගම් — උත්තරාච්ඡායකර් අමාත්‍යවරයා)
(Mr. K. W. Devanayagam—Minister of Home Affairs)

Mr. Deputy Speaker, as regards the question in respect of the Sinhala and Hindu New Year, normally there is a Committee which advises the Ministry with regard to the day on which the New Year falls. There are many institutions from whom we get this advice and accordingly the day is declared. But this time the auspicious times differ according to the insitutions and I think the Hon. Minister of Hindu Affairs made representations that the time was not strictly according to the Hindu institutions. So we had to make that amendment and it is very difficult to say or give exactly a single auspicious time because it varies according to the Hindus and Buddhists, but the holiday is declared on the advice of a Committee which says—

සරත් මුත්තේටුවෙගම මහතා
(ති. සරත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

This time it has changed because of Thatcher !

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ති. කේ. උ. ධර්මසේන, දේවනායගම්)
(Mr. K. W. Devanayagam)

No, it has nothing to do with Thatcher. This was long before Mrs. Thatcher's visit was announced here.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති. සරත් මුත්තේටුවෙගම)
(Mr. Sarath Muttetuwegama)

Mrs. Thatcher is the *Avurudu kumari* !

නේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ති. කේ. උ. ධර්මසේන, දේවනායගම්)
(Mr. K. W. Devanayagam)

So hereafter we will see that this Committee is more expanded, so that they will advise us correctly with regard to the time when these things have to be declared.

Mr. Deputy Speaker, I just want to say a word with regard to the question that was raised by the hon. Third Member for Colombo Central. In his speech he said that the Muslims are not for a division of the country like the Tamils, so as to categorize the two communities in a different manner. As far as I know, and I am aware, there are many Muslims who are in the terrorist movement and we have traced them. So, to say that there are no Muslims in this movement and to categorize them as Tamils only is not fair, because now it has spread to everybody. For instance, in my electorate there are three Muslims who are on the books of the police right from the beginning and they have not been arrested and also there have been some who have been arrested and have confessed with regard to their activities. So it is a very unfortunate thing to say that normally the Muslims are not for separation like the Tamils, but they also must understand that there are a number of persons of the Tamil community who are not for separation. Therefore, to make a general statement is very harmful in the interests of the community and in the interests of the unity of this country. So I would request the hon. Members, when they say anything like that, not to generalize, but to state particular instances because their the people will not be misled.

தீயேர்சு கபாநாயகர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Are there any other replies ?

உதவியுள்ள உறுப்பினர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Are there any Hindu priests or *kurukkala* involved in the terrorist movement ? Have you traced any instances where Hindu priests or *kurukkals* are in the terrorist movement ?

தீயேர்சு கபாநாயகர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Can the hon. Minister reply that ?

உதவியுள்ள உறுப்பினர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Because we know there are some cases regarding the others, but I just want to find out whether there are any *kurukkals* or *Moulavis* involved ?

தீயேர்சு கபாநாயகர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

But it does not come under his purview.

உதவியுள்ள உறுப்பினர்
(திரு. கே. டபிள்யூ. தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

I do not know of *Kurukkals* and *Moulavis*, but I know of individuals who are in the movement.

தீயேர்சு கபாநாயகர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Are there any more replies ?

உதவியுள்ள உறுப்பினர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I want to bring to the notice of the Hon. Minister that yesterday there were two questions raised by me and the Hon. Minister promised to reply. One was on the VOA and the other was on Cey-Nor. I was told that the Ministers concerned would come and reply.

தீயேர்சு கபாநாயகர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

But the Adjournment has come earlier than we expected.

உதவியுள்ள உறுப்பினர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That may be he reason. When the Parliament decides that way I think the Ministers concerned should be informed. Otherwise, if the Adjournment comes earlier and you do not inform the Ministers concerned, it will not be fair by us.

சுயமேய வினாக்கள், டி. என். என். வினாக்கள்.
வினா விடுக்கப்பெற்று ஏற்றுக் கொள்ளப்பட்டது.
Question put, and agreed to.

பாடலிசேனாவுடைய சபை அன்று காலை 12.25 மணிக்கு, 13 ஆம் தேதி, 1985 ஏப்ரல் 13 அன்று காலை 9.00 மணிக்கு மூடப்பட்டது.

இதன்படி, பி. பி. 12.25 க்கு, பாடலிசேனாவுடைய அன்றைய தீர்மானத்தின்படி, 1985 ஏப்ரல் 13, சனிக்கிழமை காலை 9 மணிக்கு மூடப்பட்டது.

Parliament adjourned accordingly at 12.25 p.m. until 9.00 a.m. on Saturday, 13th April 1985, pursuant to the Resolution of the Parliament of this Day.

Mr. Deputy Speaker: I just want to say a word with regard to the question that was raised by the hon. Tamil Member for Colaba Central in his speech. He said that the Muslims are not for a division of the country like the Tamils, so as to categorize the two communities in a different manner. As far as I know, and I am aware there are many Muslims who are in the forefront of this movement and we have traced them. So to say that there are no Muslims in this movement and to categorize them as Tamils only is not fair, because now it has spread to everybody. For instance, in my electorate there are three Muslims who are in the ranks of the police right from the beginning and they have not been arrested and also there have been some who have been arrested and have confessed with regard to their activities. So it is a very unfortunate thing to say that normally the Muslims are not for separation like the Tamils, but they also must understand that there are a number of persons of the Tamil community who are not for separation. Therefore, to make a general statement is very harmful in the interests of the community and in the interests of the unity of the country. So I would request the hon. Member, when they say anything like that, not to generalize, but to state particular instances because then the people will not be misled.

Order, please! Are there any other replies?
 Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 Are there any Hindu priests or Brahmmins involved in the terrorist movement? Have you traced any instances where Hindu priests or Brahmmins are in the terrorist movement?

Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 Can the hon. Minister reply that?
 (The hon. Member for Colaba Central)
 Because we know there are some cases regarding the Hindus, but I just want to find out whether there are any Brahmmins or Muslims involved?

Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 But it does not come under his purview.
 Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 I do not know of Kulkarni and Kulkarni, but I know of individuals who are in the movement.

Order, please! Are there any more replies?
 Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 I want to bring to the notice of the Hon. Minister that yesterday there were two questions raised by me and the Hon. Minister promised to reply. One was on the VOA and the other was on Coy-Nor. I was told that the Ministers concerned would come and reply.

Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 But the Adjournment has come earlier than we expected.
 Mr. Deputy Speaker:
 (The hon. Member for Colaba Central)
 That may be the reason. When the Parliament decides that way, I think the Ministers concerned should be informed. Otherwise, if the Adjournment comes earlier and you do not inform the Ministers concerned, it will not be fair to us.

Question for the Minister:
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)
 (The hon. Member for Colaba Central)

டி. டி.

மேல வாகை அபிமான மூலகம் சரண ஈகிக கல்பல திவர்டு கல டுது துன் டுன்வது ரீதி மன்குன் மீன் சிபலகன் கை சகி சலா
சுதரீலிவ டுன்வா சம சிபலக கன்வாதி ச-கககரக வக

1985 ஏப்ரல் 25 வக மூகசகித்டு

கைகமலா லுவகை டீவ டுதுடி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 ஏப்ரல் 25, வியாழக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD

not later than

Thursday, 25th April 1985

Contents of Proceedings : From 10.00 a.m. to 12.25 p.m.
on 11.04.1985

Final set of manuscripts
received from Parliament : 6.45 p.m. on 11.04.1985

Printed copies despatched : 12.04.1985 afternoon

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙත්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකින් විය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம். த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.